



ජාතික සහඵ්වනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
தேசிய சகவாழ்வு, கலந்துரையாடல் மற்றும் அரசகரும மொழிகள் அமைச்சு
MINISTRY OF NATIONAL CO-EXISTENCE, DIALOGUE AND OFFICIAL LANGUAGES

වර්ෂික කාර්යසාධන වාර්තාව
வருடாந்த செயலாற்றுகை அறிக்கை
Annual Performance Report

2016

වාර්ෂික කාර්යසාධන වාර්තාව 2016

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය

පටුන

පිටු අංකය

1	හැඳින්වීම	1-4
2	ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ව්‍යුහය	5-10
3	ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ ඇති අංශ හා එහි ප්‍රගතිය	
	3.1. ප්‍රතිපත්ති සංවර්ධන අංශය	13-19
	3.2. සහජීවන අංශය	21-34
	3.3. පාලන අංශය	35
	3.4. සැලසුම් අංශය	36
	3.5. ගිණුම් අංශය	37
	3.6. අභ්‍යන්තර විගණන අංශය	38
4	රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රගතිය	39-46
5	රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ එහි ප්‍රගතිය	47-60
6	ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ එහි ප්‍රගතිය	61-75
7	රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය	77-79
8	අමාත්‍යාංශය යටතේ පවතින විදේශ ආධාර ව්‍යාපෘති	
	8.1. සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසු කරණය (FLICT) ...	83
	8.2. නීතිය බලාත්මක කිරීම, යුක්තිදාමයට සම ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SELAJSI)	84-85
9	මුදල් වෙන් කිරීම	87-91
10	අත්තිකාරම් ගිණුම	93-95
11	සමාලෝචනය	97-99

01. හැඳින්වීම

01. හැඳින්වීම

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය අංක 1945/40 සහ 2015.12.18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ස්ථාපිත කරන ලදී.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයා ලෙස මනෝ ගනේසන් මැතිතුමා ද අමාත්‍යාංශ ලේකම් ලෙස රන්ජිත් උයන්ගොඩ මහතා ද කටයුතු කරයි. අංක 40, බුක්ගමුව පාර, රාජගිරිය යන ස්ථානයේ අමාත්‍යාංශය පිහිටා ඇත.

දැක්ම

විවිධත්වය ශක්තියක් වූ සහජීවනය ප්‍රතිඡයාපනය වූ සියලු ජන සංස්කෘතික අන්‍යතාවයන් පෝෂණය කරන්නා වූ ශ්‍රී ලාංකේය ජාතියක්

මෙහෙවර

සෑම ජන කණ්ඩායමකම අයිතීන් තහවුරු කරන්නාවූත් එකිනෙකාට ගරු කරන්නාවූත් සහයෝගීතාවය සහ සහජීවනය සහිත සංවර්ධිත සමාජයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය , සංවාද ඇති කිරීම, මග පෙන්වීම, පහසුකම් සැලසීම සහ ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ අරමුණු

- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරභයා රාජ්‍ය ආයතන සවිබලගැන්වීම.
- මහජන සේවාවන් ද්විභාෂාකරණය කිරීම සඳහා මානව සම්පත් සංවර්ධනය.
- සමාජය තුළ ජාතික සහජීවනය නැංවීම සඳහා ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ජාතික සහජීවන ක්‍රියාදාමය සඳහා අවශ්‍ය නායකත්වය හා පහසුකම් සැපයීම.
- ජාතික සහජීවනය නැංවීම හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන සම්බන්ධීකරණය.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්

- ජාතික සංවාද විෂයයට සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ කටයුතු.
- ජාතීන් අතර සහයෝගිතාව සහ සහජීවනය ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය සංවාද වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම.
- ප්‍රධාන ජාතික භාෂාවන් හා සන්ධාන භාෂාව උපයෝගී කර ගනිමින් ජාතීන් අතර සමාජමය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම.

**02.ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය
හාෂා අමාත්‍යාංශය යටතේ ඇති
ආයතනවල ව්‍යුහය**

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සහ එහි අංශ



ප්‍රතිපත්ති සංවර්ධන අංශය
දු/ක - 01122883713
ෆැක්ස් - 0112883714
විද්‍යුත් තැපෑල
policydevelopment@gmail.com

සහජීවන අංශය
දු/ක - 011 2865942
ෆැක්ස්- 0112883785


පාලන අංශය
දු/ක - 0112883782
ෆැක්ස් -0112883784
විද්‍යුත් තැපෑල-
sasad@lanintegmin.gov.lk

සැලසුම් අංශය
දු/ක - 011 2886796
ෆැක්ස් -0112886797
විද්‍යුත් තැපෑල-
planningmnlsi@gmail.com


ගිණුම් අංශය
දු/ක - 0112883935
ෆැක්ස් -0112883938
විද්‍යුත් තැපෑල-
imprestnlsi@gmail.com

අභ්‍යන්තර විගණන අංශය
දු/ක - 011 2501949

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන



ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ පවතින විදේශ ආධාර ව්‍යාපෘති



සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසුකරණය (GIZ/FLICT)

තීතිය බලාත්මක කිරීම, යුක්තිදාමයට සම ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම (SELAJSI)

**03.ජාතික සහජීවනය, සංවාද හා
රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ
ඇති අංශ හා එහි ප්‍රගතිය**

3.1 ප්‍රතිපත්ති සංවර්ධන අංශය

හැඳින්වීම

ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ස්ථාපිත කරන ලද්දේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහ සහජීවනය වැඩි දියුණු කිරීමෙන්, ජාතික සමභියෙන් යුතු සෑම පුරවැසියකුටම සම අවස්ථා සහිත සමාන පරිසරයක් ඇති කරලීමට වේ.

උක්ත අරමුණු සාක්ෂාත් කරගනු වස් ප්‍රතිපත්ති සංවර්ධන අංශය මඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ සහජීවනය ගොඩනැංවීමට විවිධ ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය කිරීම, වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම, සේවා සැපයීම, පහසුකරණය සහ පසු විපරම් යනාදි විවිධ කර්තව්‍යයන් සිදු කරනු ලැබේ.

ප්‍රතිපත්ති සංවර්ධන අංශයේ අරමුණු

- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ සම්පාදනය.
- රාජ්‍ය සේවය ද්විභාෂාකරණය සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැගීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව මහජනතාව බල ගැන්වීම.
- භාෂා ප්‍රචාරණයට සහ ප්‍රවර්ධනයට අදාළව ශ්‍රී ලංකාවේ ජනයා අතර ධනාත්මක මානසිකත්වයක් උත්පාදනය කිරීම.

ප්‍රතිපත්ති සංවර්ධන අංශයේ කාර්යයන් :

- රජයේ ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා පහසුකරණය කිරීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- පළාත් පාලන නියෝජිතයින් සහ විශ්ව විද්‍යාල ප්‍රජාව සමඟ සංවාදාත්මක වැඩමුළු පැවැත්වීම.
- සහජීවන සංගම් ලියාපදිංචි කිරීම හා සහජීවන සංගම් වලින් ඉදිරිපත් වන ව්‍යාපෘති වලට ප්‍රතිපාදන ලබා දීම.

ජාතික භාෂා සංවර්ධන වැඩසටහන

3.1.1 සහජීවනය සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ ආයතනික මහපෙන්වීම, පහසුකරණය සහ පසු විපරම

ශ්‍රී ලංකාව තුළ තිරසාර සහජීවනය ඇති කරලීම පිණිස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මෙය වඩාත් අර්ථවත් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2009 නිකුත් කර ඇති අතර එය වඩාත් බලාත්මක කරමින් සියලුම රාජ්‍ය ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ක්‍රමෝපාය සැලසුම් සකස්කිරීමේ ක්‍රියාවලිය හෙවත් භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහන ආරම්භ කරන ලදී. ඒ යටතේ මෙම අංශය විසින් රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන් අනුගමනය කරමින් සිදු කරන ලද වැඩසටහන් පිළිබඳ විස්තර පහත දැක්වේ

3.1.2 සහජීවනය සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පවත්වන සංවාදාත්මක වැඩමුළුව



රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, සහජීවනය ඇති කිරීමට අදාළව අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2016.07.11 දින කොළඹ 07, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. මෙහිදී නව රජය යටතේ ස්ථාපිත කරන ලද අමාත්‍යාංශ 54 ම නියෝජනය කරමින් ලේකම් ඇතුළු තවත් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩසටහනට සහභාගී විය. වැඩසටහනේ දේශන මෙහෙයවීම ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඇතුළු

ප්‍රවීණ දේශක මඩුල්ලක් මගින් සිදු කරන ලද අතර දේශන අවසානයේ පැවති සාකච්ඡා වාරයට සහභාගිවන්නගේ සක්‍රීය දායකත්වය ලැබීම වැඩසටහනේ සාර්ථකත්වය පෙන්නුම් කරන කරුණක් විය.

3.1.3 සහජීවනය සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පවත්වන සංවාදාත්මක වැඩමුළුව හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම

2016.03.18 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වූ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්තු සැසිය පැවැත්වූ අවස්ථාව මෙම දැනුවත්කිරීම සඳහා යොදා ගන්නා ලදී. එම රැස්වීමේදී අමාත්‍යාංශ ලේකම්තුමිය විසින් භාෂා සැලසුම් සකස් කිරීමේ කාර්යයට අදාළ වර්තමාන තත්වය සහ මෙයට අදාළව ප්‍රධාන රාජ්‍ය භාෂා ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යභාරය පැහැදිලි කර දෙන ලදී.



තවද ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල බල ප්‍රදේශ යටතේ ස්ථාපිතව ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලද දෙනු ලැබූ කාල රාමුව තුළ භාෂා සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබීය.

3.1.4 සහජීවනය සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ පළාත් සභා ආයතන වල ප්‍රධානීන් සමඟ පවත්වන සංවාදාත්මක වැඩමුළුව




මේ යටතේ 2016.03.23 දින බස්නාහිර පළාත් සභාව, 2016.07.28 දින උතුරු මැද පළාත් සභාව, 2016.07.15 දින නැගෙනහිර පළාත් සභාව සහ 2016.10.31 දින මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන රාජ්‍ය භාෂා



ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් සහ රාජ්‍ය භාෂා ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්

දැනුවත් කිරීම සිදු විය. මේ එක් එක් වැඩසටහන සඳහා නිලධාරීන් 100-150 දක්වා ප්‍රමාණයක් දැනුවත් කිරීම සිදු කරන ලදී. උක්ත වැඩසටහන් වලදී බිම් මට්ටමෙන් සහජීවනය ඇති කරලීමට අදාළ ගීතමය සැසියක් පැවැත්වීම ද වැදගත් අංගයකි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ඒ හා සම්බන්ධ නීතිය පිළිබඳ විද්වත් දේශනයක් මගින් ඒ ඒ ආයතන වල භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ මූලික පසුබිම සකස් කිරීම ද සිදු කරන ලදී.

3.1.5 තෝරා ගත් ප්‍රධාන අමාත්‍යාංශ වල සිදු කරන භාෂා සැලසුම් පහසුකරණය



මේ යටතේ අමාත්‍යාංශ 05 ක (අධිකරණ අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සහ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය) භාෂා සැලසුම් සකස් කිරීමට අදාළ පහසුකරණ කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව මූලික වැඩමුළු පවත්වමින් 2016.06.10 දින අධිකරණ අමාත්‍යාංශයේද, 2016.06.03 දින ශ්‍රී ලංකා

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ද, 2016.06.24 දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ 2016.07.22 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ආදී වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නෛතික ප්‍රතිපාදන පිළිබඳ ආචාර්ය ප්‍රතිභා මහනාමභේවා මහතාත්, භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය ආයතන සතු වගකීම පිළිබඳව අතිරේක ලේකම්(සංවර්ධන) විසින් දේශන පවත්වන ලදී.

3.1.6 දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල භාෂා සැලසුම් පහසුකරණ ක්‍රියාවලිය

මේ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 24 ක භාෂා සැලසුම් පහසුකරණ ක්‍රියාවලිය යටතේ තාක්ෂණික පුහුණු කිරීම් අවසන් කර ඇත. ඒ අනුව භාෂා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්‍රධාන පියවර 04 අනුගමනය කරමින් ආයතනික භාෂා සැලසුම් සකස් කර ගන්නා ආකාරය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කර ඇත. වැඩමුළු සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත්දායකත්වය මෙම අමාත්‍යාංශයේ පුහුණුව ලැබූ භාෂා සැලසුම් තාක්ෂණික නිලධාරීන් විසින්



සිදු කිරීම වැදගත් කරුණකි. මොවුන් විසින් ඒ ඒ දිස්ත්‍රික්ක වලට අදාළ සිද්ධීන් ආදර්ශයට ගනිමින් ආදර්ශ භාෂා සැලසුම් වාර්තා සකස් කරන ආකාරය පිළිබඳව වැඩමුළු වලදී පුහුණුව ලබා දෙන ලදී. මෙම වැඩමුළු සඳහා අදාළ දිස්ත්‍රික්ක වලට පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරකවරුන් ද සහභාගි කර ගන්නා ලදී. එමගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අමතරව

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලද භාෂා සැලසුම් සකස් කිරීමේ කාර්යයට අවශ්‍ය පසුබිම සකස් කර දෙනු ලැබීය.

මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 10 ක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 147 ක භාෂා සැලසුම් වාර්තාවේ පළමු කෙටුම්පත් මෙම අමාත්‍යාංශය වෙත ලැබී ඇත. මෙම වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සකස් කරනු ලබන අවසන් වාර්තාව උපයෝගී කර ගනිමින් ඒ ඒ ආයතන විසින් භාෂා සැලැස්ම යටතේ ඇති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම 2017 වසරේ සිට සිදු කරනු ඇත.


3.1.7 නව්‍ය ආදර්ශ බල ගැන්වීමේ වැඩසටහන

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු අංශ 04 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. එනම්:

- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබිඹු කිරීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව පරිපාලනය සහ ලේඛන කටයුතු සකස් කර ගැනීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ සේවා සැපයීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනික කැපවීම.



ඒ අනුව මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික භාෂා ව්‍යාපෘතිය කැනේඩියානු රජයේ ආධාර යටතේ අමාත්‍යාංශය මඟින් තෝරා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන රාජ්‍ය ආයතන 14 ක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ නව්‍ය ආදර්ශ වශයෙන් ගොඩ නැංවීමේ කාර්යය භාර දෙන ලදී. ඒ අනුව ජාතික භාෂා ව්‍යාපෘතිය යටතේ ආසියා පදනම විසින් උක්ත නිර්ණායක 04 ට අදාළව තෝරා ගත් රාජ්‍ය ආයතන 14 නව්‍ය ආදර්ශ වශයෙන් ගොඩනංවන ලදී. එම ආයතන අතර පළාත් පාලන ආයතන 07ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 01ක්, පොලිස් ස්ථාන 03ක් සහ රෝහල් 03ක් නව්‍ය ආදර්ශ ලෙස ගොඩනැංවීම සිදු කරන ලදී.



මෙම අමාත්‍යාංශය විසින් 2015 වසරේදී නව්‍ය ආදර්ශ ලෙස හඳුනා ගත් රාජ්‍ය ආයතනයන් හි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආදර්ශ ආයතන වශයෙන් තවදුරටත් බලාත්මක කිරීම ආරම්භ කර ලද අතර 2016 වසරේ දී එය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලදී. එමඟින් මෙම විෂයට අදාළව කටයුතු කරන තවත් රාජ්‍ය ආයතන වලට ආදර්ශ සැපයෙන ආකාරයේ ස්ථාන ලෙස මෙම ආයතන පවත්වා ගැනීම මූලික

අරමුණ ලෙස ගැණින. ඒ යටතේ උක්ත ආයතන වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ පිරික්සුම් ලැයිස්තුව නැවත ගණනය කළින් අඩුපාඩු හඳුනා ගැනීම සිදු කරන ලදී. ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපත්ති සංවර්ධන අංශය ප්‍රතිපාදන ලබා දීම සිදු කරන ලදී.

ඒ යටතේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල යන ආයතන මඟින් අප වෙත ලබාදෙන ලද සාධනීය ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීම සිදු කරන ලදී. විශේෂ ව්‍යාපෘතියක් ලෙස මහරගම, අපේක්ෂා රෝහලේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබිඹු කිරීම ඉහළ නැවීම සඳහා ආධාර ලබා දීම ද සිදු කරන ලදී.

3.1.8 පළාත් පාලන ආයතන වල රජයේ නිලධාරීන් සඳහා සංවාදාත්මක වැඩසටහන් පැවැත් වීම.

2016 වසර තුළ සැලසුම් කරන වැඩසටහන් 04 ක් ක්‍රියාත්මක කිරීමට මේ යටතේ සමත් විය. ඒ අනුව 2016.08.11 දින බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සිදු කරන ලදී. තව ද 2016.09.27 දින සබරගමුව පළාත් පාලන දෙපාර්තමේන්තු යටතේ ඇති ආයතන වල ආයතන ප්‍රධානීන් ද, 2016.10.06 දින වයඹ පළාත් පාලන

දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් සහ 2016.10.13 දින දකුණු පාලත් පාලන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් ද දැනුවත් කිරීම සිදු කරන ලදී. මෙහිදී ද ආයතනික වශයෙන් භාෂා සැලසුම් සකස් කිරීම හා එය ක්‍රියාවට නැංවීම තුළින් අදාළ ප්‍රදේශ වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වටපිටාව සකස් කරන ලදී.

3.1.9 රාජ්‍ය ආයතන වල ත්‍රෛභාෂා නාම පුවරු ස්ථාපිත කිරීමට අදාළ ප්‍රතිපාදන ලබා දීම.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම යටතේ සලකා බැලෙන ප්‍රධාන නිර්ණායක 04 අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කිරීමට විශේෂ ස්ථානයක් හිමි වේ. ඒ අනුව රාජ්‍ය ආයතන වල නාම පුවරු, මග පෙන්වීම් පුවරු සහ අනෙකුත් නාම පුවරු ත්‍රෛභාෂාවෙන් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. එමඟින් මහජනතාවට තමාගේ සේවා කටයුතු අප්‍රමාදව සිදු කර ගැනීමේ මාර්ගෝපදේශය ලබා දෙනු ඇත. මෙම කරුණ සැලකිල්ලට ගනිමින් මෙම අංශය විසින් 2016 වසරේ දී තෝරා ගත් රජයේ ආයතන වල ත්‍රෛභාෂා නාම පුවරු ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන ලබා දුන් අතර ඒ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 45 ක්, පොලිස් ස්ථාන 08 ක් සහ කළුබෝවිල ශික්ෂණ රෝහල සහ කොළඹ ජාතික රෝහලේ නාම පුවරු ත්‍රෛභාෂාවෙන් සකස් කිරීමට අදාළ ප්‍රතිපාදන ලබා දීම සිදු කර ඇත.

3.1.10 විශ්ව විද්‍යාල සිසුන් සහ තරුණ කණ්ඩායම් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ සහජීවනය පිළිබඳ දැනුවත් කිරීමේ සංවාදාත්මක වැඩමුළු පැවැත්වීම.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, සහජීවනයට ඇති කරලීමට අදාළ ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය කිරීමේ දී විශ්ව විද්‍යාල ප්‍රජාව තුළින් ලබා ගත හැකි දායකත්වය අති මහත් වේ. මෙම අරමුණ පෙරදැරි කරගනිමින් හා සහජීවන පණිවිඩය ගම් මට්ටමෙන් රැගෙන යන වාහකයින් ලෙස ද විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව යොදවා ගැනීමේ ඇති හැකියාවන් සොයා බැලීම උදෙසා පැවැත්වූ සංවාදාත්මක සැසිය 2016.10.14 දින කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සාර්ථක ලෙස අවසන් කරන ලදී. එහිදී විශ්ව විද්‍යාල 10 ක් නියෝජනය කරමින් කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන් මෙම සැසියට සහභාගි විය. විද්වත් දේශන මෙහෙයවීම මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී. දේශන අවසානයේ දී සිදු කරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ඉදිරිපත් කිරීම් වලින් ලබා ගත් තොරතුරු මෙම අමාත්‍යාංශය මගින් ඉදිරියේ දී පැවැත්වෙන වැඩසටහන් සඳහා මහත් පිටුවහලක් වනු ඇත.

3.1.11 දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ද්වි භාෂා සේවා පහසුකරන කවුළු ඇති කිරීම.

රාජ්‍ය ආයතන වලින් මහජනතාවට තමා කැමති භාෂාවෙන් සේවා ලබා ගැනීමේ කාර්යය වඩාත් පහසු කරනු පිණිස වසර 2012 සිට ද්විභාෂා සහන කවුළු ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. ඒ යටතේ මේ වන ස්ථාපිත කර ඇති ද්වි භාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72 හි පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 72හි ද්වි භාෂා සහන කවුළු ස්ථාපිත කිරීම මෙම අමාත්‍යාංශය මගින් සිදු කර ඇත. මහජනයාට වඩාත් ඵලදායී සේවාවක් සලසනු වස් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට මෙම අමාත්‍යාංශයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් යොමු කර ඇත.

වසර 2013 දී මෙම කාර්යයේ තවත් පියවරක් ඉදිරියට තබමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 19 ක් සහන කවුළු ස්ථාපිත කිරීමද මේ වන විට සාර්ථකව නිමා කර ඇත. 2014 වසරේ දී ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06 ක් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 08 ක සහන කවුළු ස්ථාපිත කිරීම සිදු කරන ලද අතර 2015 වසරේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල 03ක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05 ක ද සහන කවුළු ස්ථාපිත කිරීම සිදු කරන ලදී. 2016 වසරේ දී තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක සහන කවුළු ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලදී.

3.1.12 සහජීවන සංගම් ලියාපදිංචි කිරීම සහ සක්‍රීය කිරීමේ වැඩසටහන

විවිධත්වය ශක්තියක් වූ, සහජීවනය ප්‍රතිශ්‍යාපනය වූ සියලු ජන සංස්කෘතික අන්‍යෝන්‍යව පෝෂණය කරන්නාවූ ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැංවීමේ ඉදිරි දැක්ම පෙරදැරි කර ගනිමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් සහජීවනය ස්ථාපිත කිරීමේ අගය මහජනතාව අතරට ගෙන යෑමේ වැඩසටහන් ලෙස සහජීවන සංගම් ජාතික ව්‍යාපාරය සඳහන් කළ හැක. මෙම වැඩසටහන 2012 වසරේ සිට ආරම්භ කරන ලද අතර මේ දක්වා සංගම් 3,183 දිවයින පුරා ස්ථාපිත කර ඇත. 2016 වසරේදී ලියාපදිංචි කරන ලද සහජීවන සංගම් ගණන 385 කි.


- ජාතික භාෂාවන් ප්‍රවර්ධනය හා සමාජ සහජීවනය ඇතිකරලීමට අදාළව සහජීවන සංගම් වලින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති වලට ප්‍රතිපාදන ලබා දීම.

සහජීවන සංගම් ඔස්සේ සිදු කරන තවත් කාර්යයක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජාතික සමගිය, සහයෝගීතාවය සහ ඔවුනොවුන් අතර අවබෝධය ඇති කරලීමේ පරමාර්ථය ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හැඳින්විය හැක. 2016 වසරේදී දිවයින පුරා ස්ථාපිත සහජීවන සංගම් මගින් ලද සාධනීය ව්‍යාපෘති 66 ක් සඳහා ප්‍රතිපාදන ලබා දීමට මෙම අංශය සමත් වී ඇත. එම ව්‍යාපෘති අතර අඩු පහසුකම් සහිත පුස්තකාල වලට පොත් ලබා දීම, ද්විභාෂා හැකියා ඇති සිසුන් පිරිසක් බිහි කිරීමේ සම්මන්ත්‍රණ මාලාව, අඩු ආදායම්ලාභී දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන්, සාහිත්‍යයේ අරුත එවිත්‍ර තරගය, ප්‍රජා අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ කාර්යයන්, සංහිදියා ප්‍රවර්ධන අන්තර් පාඨශාලා විවාද තරගය, බහුජන සම්මිශ්‍රණයක් සහිත පළාත් වල ස්වයං රැකියා ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබා දීම ආදී කටයුතු රාශියක් සඳහා මෙම වර්ෂයේ දී ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ අනුව මිලියන 3.9 මුදල් ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සමත් වී ඇත.

- අමාත්‍යාංශයේ විෂය පථය යටතේ හඳුනා ගත් වෙනත් විශේෂ ව්‍යාපෘති

අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන විවිධ ප්‍රදේශ වල ස්ථාපිත ආයතන වලින් ලද සාධනීය ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබා දීම ද මෙම අංශය මගින් සිදු කරන ලදී. ඒ යටතේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ ත්‍රිභාෂා සභරාව එළි දැක්වීමේ වැඩසටහන සහ රජයේ පාසල් 18 ක පුස්තකාල සඳහා ත්‍රෛභාෂා ප්‍රවර්ධන සහ විෂය ඉගැන්වීම් කටයුතු සඳහා පොත් ලබා දීමේ කාර්යයන් සඳහා ප්‍රතිපාදන ලබා දීම සිදු කර ඇත.

**ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය
ප්‍රතිපත්ති සංවර්ධන අංශය**



අනු අංකය	විස්තරය	අයදුම්කරු විසඳුම් (රු.)	සත්‍ය විසඳුම් (රු.)	ප්‍රතිශතය
01	රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ ආයතනික මහජනවේද, පහසුකරණය හා පසු විපරම	5,200,000	5,350,000	102.88%
02	රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමේ සංවාදාත්මක වැඩමුළු පැවැත්වීම.	1,250,000	940,000	75.2%
03	රාජ්‍ය ආයතනවල ත්‍රෛභාෂා නාම පුවරු සකස් කිරීම.	3,550,000	3,370,000	94.93%
04	සහජීවන සංගම් ලියා පදිංචිය, සක්‍රීය කිරීම හා ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබා දීම.	4,000,000	4,560,000	114%
	එකතුව	14,000,000	14,220,000	101.57%

සහජීවන අංශය

හැඳින්වීම.

සහජීවන අංශයේ ක්‍රියාකාරකම්

- වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව ජාතික සහජීවනය ප්‍රවර්ධනයට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම.
- ජාතීන් අතර සහයෝගීතාවය හා සහජීවනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවැසි වැඩසටහන් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම.
- සමාජයේ ආන්තිකරණයට ලක් වූ කණ්ඩායම් සවිබල ගැන්වීම තුළින් සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාරවරුන් මගින් අදාළ දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින සහජීවනය හා සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා අවැසි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- සහජීවනය ප්‍රවර්ධනය කිරීමට අදාළ පාර්ශව කරුවන් සමඟ විවිධ මට්ටමින් සංවාද වැඩසටහන් පැවැත්වීම.
- විවිධ ජන කණ්ඩායම්වල අන්‍යෝන්‍යතාවයන් හා උරුමයන් සහ සංස්කෘතීන් ආරක්ෂා කරමින් වැඩසටහන් පැවැත්වීම.
- ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර හා ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන්ට සහජීවනය සම්බන්ධව අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීම.

නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවා

ජනවාර්ගික භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් අතරෙහි අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කරමින් සමාජයේ අවාසි සහගත කණ්ඩායම්වලට සමාන ඉඩ ප්‍රස්ථා ලබා දීම තුළින් පුරවැසියකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මූලික නෛතික ලේඛන ලබා දීම සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත හැකි සේවාවන් එක් ස්ථානයකින් ලබා දීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

මේ සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය භෞ කොමිෂන් සභාව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව, මහ බැංකුව, නීති ආධාර කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂක මණ්ඩලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ සාම විනිසුරු යන රාජ්‍ය ආයතන හා නිලධාරීන් සහභාගී විය.

එකම ස්ථානයකදී මෙම සියලු සේවාවන් ජනතාවට බාධාවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති අතර මෙම සේවාවන් සියල්ල ජනතාවට නොමිලේ ලබා දෙනු ලැබේ. උදාහරණයක් වශයෙන්

ජාතික හැඳුනුම්පතට අවශ්‍ය ඡායාරූප හා මුද්දර ද උප්පැන්න, විවාහ හා මරණ සහතික වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු හා නව විවාහවිම්වලට අදාල ගාස්තුද එම පුද්ගලයින්ගෙන් අයකිරීමකින් තොරව ලබා දේ.

මේ මගින් ජනතාවට කාලය හා ශ්‍රමය අවම කර ගැනීමට හැකිවන අතර පුරවැසියකු ලෙස තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික ලේඛනය වන ජාතික හැඳුනුම්පතට හිමිකම ඇති වීම තුලින් ඔවුන් සමාජගත වීමට හැකි වේ.

2016 වර්ෂය තුළ දිස්ත්‍රික් 05ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් ආවරණය වන පරිදි නීතිමය ලේඛන සහ සේවාවන් ලබා දීමේ ජංගම සේවා පවත්වන ලදී. ගඟ ඉහළ කෝරලේ, කතරගම, මාලිම්බඩ, වලපනේ, කොළඹ, තිඹිරිගස්සාය, කොළොන්නාව සහ රත්මලාන එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වේ. තවද ආන්තිකරණයට ලක් වූ ජනතාව ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වීම මෙහි විශේෂත්වය වන අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරී වසම් පහත පරිදි වේ.

දිස්ත්‍රික්කය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	ග්‍රාමනිලධාරී වසම	
නුවර	ගඟ ඉහළ කෝරලේ	-	
මොණරාගල	කතරගම	කතරගම	
		දෙටගමුව	
		කරවිලේ	
		සෙල්ල කතරගම	
		කදසුරිදුගම	
මාතර	මාලිම්බඩ	-	
නුවරඑළිය	වලපනේ	හරස්බැද්ද උතුර	
		හරස්බැද්ද දකුණු	
		මොර බැද්ද	
		මහ උඹ	
		කන්දේගම	
		පුස්සැල්ලාව	
		පුස්සැල්ලාව දකුණ	
		සෙන්මාගුට්	
කොළඹ	කොළඹ	අළුත් කඩේ නැගෙන./ බටහිර	
		පින්තු පිටිය	
		කෙසෙල් වත්ත	
		කොච්චිකඩේ උතුර/ දකුණ	
		සම්චපුර	
		මහවත්ත	
		මෝදර	
		මාදම් පිටිය	
	තිඹිරිගස්සාය	තිඹිරිගස්සාය	කිරුල
			කිරුලපන
			කටුකුරුදු වත්ත
			වටරප්පල
	රත්මලාන	රත්මලාන	ගල්කිස්ස
			කටුවාන උතුර

මෙහිදී පුද්ගලයින් 5350ක් සඳහා විවිධ සේවාවන් ලබාදෙන ලදී. මෙහිදී ලබා දුන් සේවාවන් පහත පරිදි වේ.

• ජාතික හැඳුනුම්පත් ලබා දීම සඳහා කටයුතු සිදු කිරීම
උප්පැන්න සහතිකපත් ලබාදීම කල්පසු උපත් ලියාපදිංචිය, සංශෝධන අනුමාන වයස් සහතික නිකුත් කිරීමට කටයුතු කිරීම සහ උපත්, මරණ, විවාහ සහතිකපත් නිකුත් කිරීම.

• නව විවාහ සිදුකිරීම

අවිවාහකව එකට ජීවත් වන පුද්ගලයින් සඳහා නොමිලේ විවාහ ලියාපදිංචි කිරීම සිදුකරන ලදී.

- අස්ථානගතවූ හැඳුනුම්පත් සඳහා පොලිස් සහතික නිකුත් කිරීම අස්ථාන ගත වූ ජාතික හැඳුනුම්පත් සඳහා පොලිස් වාර්තා නොමිලේ ලබා දෙනු ලැබේ.
- විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම.
- සාමවිනිසුරු සහතික නිකුත් කිරීම.

මෙමගින් ජාතික හැඳුනුම්පත් සහ උප්පැන්න, මරණ හා විවාහ සහතිකපත්වලට අදාළ දිවුරුම් ප්‍රකාශ ලබා දීමට කටයුතු කර ඇත.

• වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ජායාරූප නොමිලේ ලබා දී වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීමට කටයුතු කර ඇත. තමාට අවශ්‍ය භාෂාවකින් (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) උප්පැන්න/මරණ/විවාහ ඇතුළු නීතිමය ලියවිලි පරිවර්තනය කිරීම

- සේවක අර්ථ සාධක ගැටළු ඉදිරිපත් කිරීම
- ජල සම්පාදන ගැටළු විසඳීම
- නීති ආධාර ලබා දීම
- විදුලිබල සම්බන්ධව ගැටළු
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ ගැටළු විසඳීම
- නගර සභා තක්සේරු අංශයේ සේවා ලබා දීම.



ආන්තිකරණයට ලක් වූ කණ්ඩායම් සවිබල ගැන්වීම තුළින් සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන.

සහජීවනයෙන් සපිරි සමාජයක් ගොඩනැංවීම සඳහා රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු විය යුතුවේ. එම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම සමාජයටම බලපානු ඇත. එම සමාජ බලපෑම රටේ තිරසාර සංවර්ධනයට බාධකයක් වේ. භෞතික හා මානව සම්පත් බෙදීයාමේ විෂමතාව සහ ආර්ථික දුෂ්කරතා මත අප රටේ ජනතාව සමාජ ආන්තිකරණයට ලක් වී ඇත. අධ්‍යාපනය, රැකියාව, සමාජ පසුබිම, ස්ත්‍රී/පුරුෂ

භාවය, ආර්ථික තත්වය ආදී විවිධ හේතු මත රටේ ජනතාව ආන්තිකරණයට ලක් විය හැකිය. වැඩිහිටියන්, කාන්තාවන්, පුරුෂයන්, දරුවන් වැනි කණ්ඩායම් එසේ ආන්තිකරණය ලක් විය හැකිය.

ඒ අනුව දිළිඳුකම , දෙමාපියන් අහිමිවීම හේතුවෙන් ආන්තිකරණය වීම මත අධ්‍යාපනය අයිතිය අහිමිවීම වලක්වා සෑම දරුවකුටම අධ්‍යාපනය ලබාදීමට අදාළ පහසුකම් සම්පාදනය කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇත. දෙමාපියන් අහිමි දරුවන්, එක් භාරකරුවකු පමණක් සිටින දරුවන් හා නාගරික දුප්පත් පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි.

2016 වර්ෂය තුළ කිලිනොච්චිය,පුත්තලම සහ කොළඹ දිස්ත්‍රික්ක වල වැඩසටහන් සිදු කර ඇත. මෙහිදී පාසල් සිසුන් 895 කට පහසුකම් සලසා දී ඇත.

2016 වසරේ ඇතිවූ හදිසි ගංවතුර හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් අවතැන් වූ අතර එම අවස්ථාවේ දී අප අමාත්‍යාංශය විසින් කොළොන්නාව ප්‍රදේශයේ හදිසි ගංවතුර හේතුවෙන් අවතැන් වූ විවිධ ජාතීන් නියෝජනය කරන පිරිස් වෙත වියලි ආහාර හා අත්‍යාවශ්‍ය බෙහෙත් ඇතුළත් පාර්සල් 500 ක් බෙදාදීමට කටයුතු කරන ලදී.

2016 වර්ෂයේ වැඩිහිටි දිනයට සමගාමීව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩිහිටියන් සඳහා උත්සවයක් සංවිධානය කරන ලදී. ඊට සහභාගී වූ පිරිස සඳහා ද්‍රව්‍යමය පහසුකම් සපයා දෙන ලදී.



ප්‍රජා ජන සහභාගීත්ව වැඩසටහන්

ආරක්ෂා සහිත සුරක්ෂිත සමාජයක් ඇති කිරීම තුළින් රටේ සියලුම ජන කොටස් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් ප්‍රජා ජන සහභාගීත්ව වැඩසටහන් සංවිධානය කරන ලදී.

එහිදී ප්‍රජාවගේ ශ්‍රම දායකත්වයත් අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයත් ඇතිව පෙර පාසල් , වැඩිහිටි නිවාස හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා පහසුකම් ලබාදීම, පාසල් ගොඩනැගිලි හා ප්‍රජාශාලා ප්‍රතිසංස්කරණය, සනීපාරක්ෂක පහසුකම් හා පානීය ජලය පහසුකම් සංවර්ධන ව්‍යාපෘති , මහජන ක්‍රීඩාංගණ නවීකරණය වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරන ලදී. 2016 වර්ෂයේ එක් දිස්ත්‍රික්කයකට වැඩසටහන් දෙක බැගින් වැඩසටහන් 49 සිදු කළ අතර ඉන් ප්‍රතිලාභ ලද පිරිස 30,000 කට

අධික ය.



සහජීවනය ප්‍රවර්ධනය උදෙසා ජනමාධ්‍යවේදීන් සඳහා වන පුහුණු වැඩමුළු

සමාජයේ යහ පැවැත්ම උදෙසා ජනමාධ්‍යයේ කාර්යභාරය අතිමහත්ය. සහජීවනය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් “සහජීවනය ප්‍රවර්ධනය උදෙසා ජනමාධ්‍යවේදීන් සඳහා වන පුහුණු වැඩමුළු” සංවිධානය කරන ලදී.

පුරවැසියාගේ භාෂා අයිතිය තහවුරු කිරීමේදී මාධ්‍යවේදීන්ගේ වගකීම හා කාර්යභාරය, ජාතික සහජීවනය උදෙසා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය හා වගකීම , ගවේෂණාත්මක වාර්තාකරණයෙහි ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය, “ගැටුම් සංවේදී වාර්තාකරණය යනු කුමක්ද?” ප්‍රායෝගික සිද්ධි ඇසුරින් පැහැදිලි කිරීම යන මාතෘකා ඔස්සේ ප්‍රවීණ සම්පත්දායකයින් විසින් මෙහිදී දේශන පවත්වන ලදී.

මෙවැනි වැඩමුළු තවදුරටත් පැවැත්වීම කාලෝචිත සහ අත්‍යාවශ්‍ය බව සහභාගී වූ ජනමාධ්‍යවේදීන්ගේ අදහස විය. සිය වෘත්තීය ජීවිතය ජාතික සහජීවනය ප්‍රවර්ධනයෙහි ලා උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් දැනුමක් මෙම වැඩමුළු මගින් ලබා ගත් බව ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම වැඩසටහන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් තේවෘසික වැඩමුළුවක් ලෙස සංවිධානය කළ අතර මේ සඳහා දෙමළ මාධ්‍ය හා සිංහල මාධ්‍ය ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් 114ක් සහභාගී වූහ. 2016 වර්ෂයේ මෙවැනි වැඩසටහන් තුනක් පවත්වන ලදී. උතුරු පළාතෙහි යාපනය දිස්ත්‍රික්කය, බස්නාහිර පළාතෙහි කොළඹ දිස්ත්‍රික්කය සහ දකුණු පළාතෙහි මාතර දිස්ත්‍රික්කයෙහි පවත්වන ලදී.



සහජීවනය සඳහා කවියේ වැඩසටහන

කලා මාධ්‍යයක් ලෙස කවිය භාවිතයෙන් ජාතික සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “සහජීවනය සඳහා කවියේ” වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ගරු අමාත්‍ය මනෝ ගනේසන් මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2016.12.18 දින බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේදී පැවැත්විණ.

ජාතික සහජීවනය නිරූපණය වන සංස්කෘතිකාංග හා කාව්‍යමය ඉදිරිපත් කිරීම්වලින් මෙම වැඩසටහන සමන්විත විය. එහිදී සියලු ජන වර්ගවලට අයත් ශ්‍රී ලාංකේය කවි කිවිදියෝ සිය සංස්කෘතික අන්‍යතාවන් පිළිබිඹු කෙරෙන ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් කළහ. ප්‍රේක්ෂකයා වෙත ජාතික සහජීවනයේ වැදගත්කම පිළිබඳ පණිවුඩය නිර්මාණාත්මක හා රසවත් ලෙස මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර ජාතික සහජීවනය ප්‍රවර්ධනයෙහි ලා සමාජය තුළ නව කවිකාවක් ගොඩනැගීමට මෙම වැඩසටහන තුළින් හැකි විය. කවියන් විසින් සහජීවනය පිළිබඳ නිර්මාණ ඇතුළත් පුවත්පතක් එළිදක්වන ලදී.

දේශපාලන නියෝජිතයින්, විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කවීන් හා මහජනතාව, කලා ශිල්පීන් හා අමාත්‍යාංශ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී විය.



කාන්තා නායකත්වය සමාජ ඒකාබද්ධතාවයට සවිබල ගැන්වීමේ වැඩසටහනේ පසු විපරම් වැඩසටහන

2014 වර්ෂයේදී කාන්තා නායකත්වය සමාජ ඒකාබද්ධතාවයට සවිබල ගැන්වීම යන ව්‍යාපෘතිය මොණරාගල හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්හි කාන්තා පිරිස 30 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදුකරන ලදී. එම ව්‍යාපෘතියේ පුහුණුව ලැබූ කාන්තා පිරිස සම්බන්ධ කර ගනිමින් පසු විපරමක් ලෙස 2015 වර්ෂයේදී වැඩසටහන් සිදුකරන ලදී. එසේ පුහුණුව ලැබූ කාන්තා කණ්ඩායම හරහා ඔවුන්ගේ ප්‍රදේශයට ආවේණික ගැටළු හඳුනාගෙන, 2016 වර්ෂයේ දී ව්‍යාපෘති වාර්තා අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව සකස් කර එවන ලෙස දැන්විය.

මෙහිදී මොණරාගල දිස්ත්‍රික්කයෙන් එවන ලද ව්‍යාපෘති අතරින් තෝරාගත් ව්‍යාපෘතියෙහි, මොණරාගල දිස්ත්‍රික්කය සමාජ ප්‍රශ්න වලින් බහුල දිළිඳු ජනතාවක් වාසය කරන අතර අඩු වයස් විවාහ, ළමා අපවාර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත් ද්‍රව්‍ය වලට අබ්බැහිවීම යන ගැටළු පෙන්වා දෙන ලදී. මත්ද්‍රව්‍ය නිවාරණය සහ ප්‍රතිකර්ම පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. එහිදී මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන්

වන අභිතකර බලපෑම් පාසල් සිසුන්ට පත්‍රිකා සහ වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම සිදුකළ අතර පිළියම් ලබා ගත හැකි ආකාරය සහ වෙනත් අයෙක් මත් ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගන්නා ආකාරය ද මෙහිදී පැහැදිලි කළේය. දරුවන් කුඩා අවධියේ සිටම ටෙලිනාට්‍ය, කාටූන් චිත්‍රපටි, වෙළෙඳ දැන්වීම් සහ නවකතා ආදී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය සහ දුම්පානය සඳහා පොළඹවා ගන්නා ආකාරය පිළිබඳවද දැනුවත් කිරීමක් සිදුකළේය. වැඩසටහන සඳහා නොයෙක් අතවරයන්ට සහ දෙමාපියන් අභිමිච්චි ළමා ගම්මානයේ සිටින ළමුන්ද සහභාගී වූ බැවින් මත් ද්‍රව්‍ය භාවිතය තුළින් පවුල් සංස්ථාව තුළ ඇති වන අඛණ්ඩ සහ දෙමාපියන් දරුවන්ගෙන් වෙන්වීම, දෙමව්පියන් ඔවුනොවුන් අතරින් දුරස්ථව සිදුවන අයුරු ද පාසල් සිසුන්ට පැහැදිලි කිරීමට කටයුතු කරන ලදී. මේ සඳහා සිංහල සහ දමිළ සිසුන් සහභාගී විය.

ගෘහස්ථ ප්‍රවණ්ඩත්වය අවම කර ගතහැකි ක්‍රියාමාර්ග හා ඊට විසදුම් සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීතිය පිළිබඳ ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. ගෘහස්ථ ප්‍රවණ්ඩත්වයට එරෙහිව ගත හැකි නීතිමය සහ නීතිමය නොවන උපදේශාත්මක ප්‍රතිකර්ම සහ එම ප්‍රතිකර්ම ලබා දෙන ස්ථාන සහ ප්‍රතිකර්ම ලබා දෙන පුද්ගලයන් පිළිබඳව ද මෙහිදී පැමිණ සිටි කාන්තා පිරිසට දැනුම ලබා දුන් අතර . කාන්තාවක් ලෙස පවුල් සංස්ථාවආර්ථික වශයෙන් ශක්තිමත් කරමින් පවුල් රැක ගන්නා ආකාරය පිළිබඳ හරවත් මඟ පෙන්වීමක් මෙහිදී ලබා දෙන ලදී.

උතුරු පළාත් මධ්‍යස්ථානයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා අතරින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන් තෝරා ගන්නා ලදී. කාලීන අවශ්‍යතාවයක් වන මෙම ගැටළුව සඳහා උතුරු පළාත් මධ්‍යස්ථානය හා එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ තරුණ ප්‍රජාව දැනුවත් කරන ලදී.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බැඳුණු අපේක්ෂා අභියෝගයට ලක්කිරීමට හුරුකරවීමේ වැඩසටහන් කිලිනොච්චි, ඩෙල්ෆ් යන ප්‍රදේශයන් හි පවත්වන ලදී. එහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ සැබෑ අත්දැකීම්, මද්‍යසාර වලින් අපේක්ෂිත තෘප්තිය කුමක්ද? මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි හැසිරීම්, මත්ද්‍රව්‍ය කර්මාන්තයේ උපක්‍රම යනාදී කරුණු සාකච්ඡාවට ලක් විය. මත්ද්‍රව්‍ය හා දුම්පානයේ අනිසි ප්‍රතිඵල මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වූ අතර අත් පත්‍රිකා, අත් පොත් හා ස්ටිකර් ලබාදෙමින් තවදුරටත් සමාජය තුළ මත්ද්‍රව්‍ය හා මද්‍යසාර අභියෝගයට ලක්කිරීම ප්‍රවර්ධනය කරන ලදී. තවද ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වීඩියෝ දර්ශන මගින් උදාහරණ ගෙන දක්වමින් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹවීමේ උපක්‍රම හා එමගින් පවුල් සංස්ථාවට එල්ලවන බලපෑම් පෙන්වා දෙන ලදී. එමෙන්ම කණ්ඩායම් ක්‍රියාකාරකම් හරහා මත්ද්‍රව්‍ය හා මද්‍යසාර අභියෝගයට ලක්කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයන් පෙන්වුම් කරන ලදී.

පාසල් ළමුන්, තරුණ ප්‍රජාව සහ කාන්තාවන් ඉලක්ක කරගනිමින් 2016 වර්ෂයේ දී මෙවැනි වැඩසටහන් 3ක් පැවැත් විය. මේ සඳහා Healthy Lanka, FISD, Plan International යන ආයතනය විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.





රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම පිළිබඳ ඇගයීමේ සමීක්ෂණය

රාජ්‍ය ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පවතින පරතරයන් හඳුනා ගැනීම සහ එය වඩාත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර හඳුනා ගැනීමේ අරමුණින් මෙම සමීක්ෂණය 2016.02.01 දින සිට 19 වන දින දක්වා පවත්වන ලදී. එය තෝරාගත් ද්වි භාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 54ක් තුළ පැවැත්විණ. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා රෝහල යන රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කෙරිණ.

සේවාදායකයා සහ සේවාලාභියා යන අංශ දෙක සමීක්ෂණයට ලක් කිරීම මෙම සමීක්ෂණයේ විශේෂත්වය වන අතර, එය සිංහල හා දෙමළ යන භාෂා මාධ්‍යයන්ගෙන් පැවැත්විණ.

UNDP ආයතනයේ SELAJSI ව්‍යාපෘතියෙහි මූල්‍ය දායකත්වයෙන් පැවති සමීක්ෂණයෙහි අරමුණ වඩාත් සම්පූර්ණ කර ගැනීම සඳහා එය වඩාත් ස්වාධීන මෙන්ම විශේෂ දැනුමක් සහිතවද කළ යුතු වූ බැවින් සමීක්ෂණයේ කටයුතු සිදු කිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Centre for Policy Alternatives) තෝරා ගැනිණ.

සමීක්ෂණයේ දත්ත රැස් කරන්නන් ලෙස කටයුතු කරනු ලැබුවේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක/සහායක යන නිලධාරීන් විසිනි. සමීක්ෂණය ද්විභාෂාවෙන් පැවැත් වූ බැවින් උක්ත නිලධාරියාගේ භාෂා මාධ්‍ය සලකා අනෙක් භාෂාවෙන් කටයුතු කළ හැකි නිලධාරියෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තෝරා ගැනීමට කටයුතු කෙරිණ. සමීක්ෂණයේ අධීක්ෂණ නිලධාරීන් ලෙස කටයුතු කරනු ලැබුවේ ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර නිලධාරීන්ය. මෙම නිලධාරීන්ට සමීක්ෂණයට පෙර ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ද ලබා දෙන ලදී.

සමීක්ෂණයේ අවසන් වාර්තාව මේ වන විට අමාත්‍යාංශය වෙත භාර දී ඇති අතර, එහි නිගමනයන් සහ සොයා ගැනීම් 2017 වර්ෂයෙහි අමාත්‍යාංශය මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ප්‍රවර්ධනයෙහිලා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී උපයෝගී කර ගැනීමට නියමිතයි.



මාධ්‍යය තුළින් සහජීවනය ඇති කිරීමේ ගුවන් විදුලි වැඩසටහන

සහජීවන ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යන ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ අරමුණු මහජනයා අතර ප්‍රචලිත කිරීමට මාධ්‍ය වැඩසටහන් කාලීන අවශ්‍යතාවයකි. මාධ්‍ය වැඩසටහන් අතරින් ද ගුවන් විදුලි වැඩසටහන් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර අමාත්‍යාංශයේ අරමුණු , පරමාර්ථ හා විෂය අමාත්‍යාංශයට අයත් අනුබද්ධ ආයතනවල කාර්ය භාරය මහජනයා වෙත ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක්ව සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සුභාරතී ගුවන් විදුලි වැඩසටහන සිංහල මාධ්‍යයෙන් ද දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ විවිධ වෙලෙයි ගුවන් විදුලි වැඩසටහන දෙමළ මාධ්‍යයෙන්ද මහින් සෑම සඳුදා දිනකම (පොහොය දින හැර) පෙ.ව 7.00 සිට 8.00 දක්වා විකාශය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් සේවාවන් 10 ක් ඔස්සේ සෑම ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රචාරයකටම පෙර ප්‍රචාරය වන ප්‍රවෘත්ති පූර්ව නිවේදනයන් අමාත්‍යාංශයේ පණිවුඩ ප්‍රචාරය කිරීම සිදු විය. අමාත්‍යාංශය පිළිබඳව දැනුවත් භාවයන් වැඩිකරලීමේ අරමුණෙන් සෑම ප්‍රවෘත්ති ප්‍රචාරයකටම පෙර ප්‍රවෘත්ති පූර්ව නිවේදන සිදු කරනු ලැබීය. 2016 වර්ෂයේ මෙම වැඩසටහන් 103ක් ද විකාශනය වී ඇති අතර යාපනය, මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්ක වල සජීව ගුවන් විදුලි වැඩසටහන් 03ක් විකාශනය කරන ලදී.



මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම පිළිබඳ තරුණ කණ්ඩායම් දැනුවත් කිරීම.

ශ්‍රී ලංකාවේ දිනෙන් දින උග්‍රවන සමාජ ගැටලුවලට සෘජුව හා වක්‍රව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන ගැටලු බලපෑම් ඇති කරයි. මේ සඳහා ළමා, තරුණ හා වැඩිහිටි ප්‍රජාව ගොදුරු බවට පත්වී ඇත. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා අනුව මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල සංඛ්‍යාව දිනෙන් දින වැඩි වී ඇත.

මේ අනුව බලන විට වර්තමාන සමාජය තුළ මන්ද්‍රව්‍ය භාවිතය සමාජ පිළිකාවක් ලෙස වර්ධනය වන බැවින් මේ සඳහා යොමුවන තරුණ තරුණියන් මුදවා ගැනීම අප සමාජය සතු වගකීමකි. අනාගත පරපුර මෙම ව්‍යාපනයෙන් බේරා ගැනීම සඳහා නිරන්තර දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත. රටක සහජීවනය ගොඩනැගීමට තරුණ ප්‍රජාව ශක්තිමත් විය යුතු බැවින් මේ පිළිබඳව එම ප්‍රජාව දැනුවත් කිරීම අප අමාත්‍යාංශය සතු කාර්යභාරයකි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැඩසටහන් 12ක් පැවැත්වීය. මෙහිදී මන්ද්‍රව්‍ය භාවිතය මැඩපැවැත්වීම සඳහා අභියෝගයට ලක් කිරීමට හුරු කරවීම සිදු කරන ලදී. ඒ සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකම්ද සිදු කරන ලද අතර සහභාගී වූ අය සඳහා ස්ටිකර් 10ක් සහ අත් පත්‍රිකා 20 බැගින් ලබා දෙන ලදී. ඔවුන් එය තවත් පුද්ගලයින් 8ක් හෝ 10ක් සම්බන්ධ කර ගනිමින් මෙම දැනුවත් කිරීම සිදු කළ යුතු වේ.

මෙම වැඩසටහන සඳහා Healthy Lanka ආයතනය, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය, ADIC ආයතනය, FISD (නවෝත්පාද සමාජ සංවර්ධන පදනමේ) යන ආයතන මගින් සම්පත් දායකත්වය නොමිලයේ ලබා දෙන ලදී.



සහජීවනය ප්‍රවර්ධනය උදෙසා ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම

ස්ත්‍රී පුරුෂභාවය, ආගම, ජාතිය, වයස, පංතිය සහ කුලය වැනි සාධක මත ආන්තිකරණයට ලක්වූ සමාජ කොටස් සවිබල ගැන්වීම තුළින් සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් උක්ත වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව අනුරාධපුරය, මඩකලපුව, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහජීවනය ප්‍රවර්ධනය අරමුණු කරගෙන භාෂා සංගම් හරහා ව්‍යාපෘති යෝජනා අමාත්‍යාංශය වෙත ගෙන්වා ගනු ලැබූ අතර, ව්‍යාපෘති තෝරා ගැනීම වෙනුවෙන් පත් කළ මණ්ඩලයක් මගින් සුදුසු ව්‍යාපෘති තෝරා ගැනිණ. එම මණ්ඩලය විසින් අනුමත කළ පරිදි පහත ව්‍යාපෘතීන් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරිණ.

මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබුවේ “තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළ රට ගැන සිතනා ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කරලීම” නම් වූ ව්‍යාපෘතියයි. තෝරාගත් පාසල් හතරක පුස්තකාල තුළ සාමය, සහජීවනය හා සංහිදියාව නමින් වෙනම කොටසක් ඇති කිරීම හා සහජීවනය ප්‍රවර්ධනයට අදාළ ඉගෙනුම් ද්‍රව්‍ය එම පුස්තකාල අංශ වෙත ලබා දීම මෙ මගින් සිදු විය. “ගැටෙන් කුමටද? - පාසල් සිසුන්ගේ නිර්මාණ එකතුව” යන ව්‍යාපෘතිය මගින් විවිධ ජන වර්ගවල පාසල් සිසුන්ගේ නිර්මාණ ඇතුළත් කර සහරාවක් එළි දක්වන ලදී. “සංවර්ධනාත්මක පවුලක් තුළින් සංහිදියාව” නම් වූ ව්‍යාපෘතිය මගින් නව යොවුන් වියේ පාසල් දරු දැරියන් හා ඔවුන්ගේ මව්පියන් සහජීවනය, මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක, පවුල හා සංවර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.

මඩකලපුව දිස්ත්‍රික්කයෙහි “රසවින්දනය තුළින් සහජීවනය” පාසල් සිසුන් අතර සහජීවනය ප්‍රවර්ධනයට හේතු වන පරිදි නාට්‍ය තරගාවලියක් පැවැත්විණ. “සිංහල දමිළ සහෝදරත්වයේ දැන ඒකීය ලංකාවකට” ව්‍යාපෘතිය මගින් ආන්තිකරණයට ලක් වූ දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ ලබා දීම සිදු කළ අතර, ජනවර්ග දෙකෙහි සංස්කෘතීන් පිළිබිඹු වන සංස්කෘතික උළෙලක් පැවැත්වීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුවිය. “ඉගැන්වීම සහ ඉගෙනගැනීම හරහා අවබෝධය සහ දැනුම වැඩි කිරීම තුළින් ජාතීන් අතර සහජීවනය ඇති කිරීම” නම් වූ ව්‍යාපෘතිය මගින් 2016 සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විවිධ විෂය පන්ති පැවැත්වීම සිදු කෙරිණ. ආන්තිකරණයට ලක් වූ සිසුන් සවිබල ගැන්වීමක් මෙමගින් ද සිදු විය. තවද “ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ විත්‍ර තරගයක් පැවැත්වීම හා තෝරාගත් පාසලක එම විත්‍ර ඇදීම” නම් වූ ව්‍යාපෘතිය මගින් දරුවන් අතර සහජීවනය ගොඩනැගීමට අවස්ථාව සැලසීම හා ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව දියුණු වීම සිදු විය. මෙවැනි ව්‍යාපෘතීන් 07ක් 2016 වර්ෂයේ දී ක්‍රියාත්මක කරන ලදී.

සහජීවනය ප්‍රවර්ධනය සඳහා බිම් මට්ටමින් සංවාද වැඩසටහන් පැවැත්වීම

ජාතීන් අතර සහයෝගීතාවය හා සහජීවනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය සංවාද වැඩසටහන් හඳුන්වා දීම අප අමාත්‍යාංශය සතු කාර්යභාරයකි. මේ සඳහා බිම් මට්ටමේ සිට සියලු ජන කොටස්වල දායකත්වය ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. ප්‍රධාන වශයෙන් මේ පිළිබඳව බිම් මට්ටමේ ජනතාව දරණ මතය අප ඉස්මතු කර ගත යුතුය. ඒ සඳහා වැඩසටහන් පවත්වා ඔවුන්ගේ මතය ජාතික තලයකට ගෙන යාම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව විය . එහිදී විවිධ ජනවර්ග වාසය කරන දුෂ්කර ප්‍රදේශයන් තෝරා ගනිමින් එම ජනතාව සහජීවනය සම්බන්ධයෙන් දරණ මතය ඔවුන් හා සෘජුවම සම්බන්ධ වී සංවාදයක් මගින් ලබා ගැනීම හා

සහජීවනය සම්බන්ධයෙන් පවතින ගැටලු හඳුනා ගනිමින්, අපගේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ දී ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කිරීමට බලාපොරොත්තු විය.

ඒ අනුව කැගල්ල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලුගස්වැව ග්‍රාම සේවා වසමේ පිහිටි තිස්ස එක්සත් මරණාධාර සමිති ශාලා පරිශ්‍රයේදී උක්ත වැඩසටහන පවත්වන ලදී. සහජීවන සංගම් නියෝජිතයින්, බාල, මහලු, තරුණ, ස්ත්‍රී, පුරුෂ ආදී සෑම තරාතිරමකම සාමාන්‍ය ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් සහජීවනය ප්‍රවර්ධනය උදෙසා ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් හා අදහස් ලබා ගැනීමක් මෙහිදී සිදුවිය.



සහජීවනය ප්‍රවර්ධනය කිරීම උදෙසා වෙනසක් කල හැකි කණ්ඩායමක් ලෙස විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුව

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සමාජයේ වෙසෙන මහත් උදෙසාගී, ක්‍රියාකාරී මෙන්ම නව්‍ය අදහස් සහිත කණ්ඩායමකි. මොවුන් රටේ අනාගත නියමුවෝ වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සිංහල, දෙමළ හා මුස්ලිම් යනාදී ජාතීන් නියෝජනය කරති. ජාතික සහජීවනය තුළින් ජාතික එකමුතුකම ගොඩනැංවීම සඳහා මෙම විවිධත්වය අත්‍යාලංකාර අයුරින් යොදා ගැනීමේ හැකියාව පවතී. ජාතික සහජීවනය කරා යන ගමනේ හවුල් කරුවන් ලෙස තරුණ විශ්ව විද්‍යාල ප්‍රජාව යොදා ගත හැකි අතර විවිධ සමාජීය අදහස් දරණ හා ඒ කෙරෙහි එල්ල ගත් කරුණු, විශ්ව විද්‍යාල සිසුන්ගේ ආකල්ප හැඩ ගස්වන හා වඩාත් යහපත් බවට පත් කරන වෙනසක් සඳහා වන නියෝජිතයින් ලෙස කටයුතු කිරීමට ඔවුනට හැකියාව පවතී. ජාතික සහජීවනය ගොඩනැංවීම සඳහා විවිධ අයුරින් ක්‍රියාකිරීමේ දී ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා විශ්ව විද්‍යාල ප්‍රජාව සමග එක්ව මෙම වැඩසටහන පැවැත්වීම සිදු කරන ලදී. විවිධ සංස්කෘතිකමය කණ්ඩායම් කෙරෙහි සාමූහිකත්වය, අභිමානය, ගෞරවය හා සංවේදිභාවය මෙන්ම විවිධත්වය, බෙදාහදා ගැනීම පිළිබඳව අවබෝධයකින් යුක්තව සිතා තීරණ ගැනීමට මෙමගින් ඔවුනට අවස්ථාව සැලසේ.

2016 වර්ෂයේ මෙම වැඩසටහන් 02 ක් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පවත්වන ලදී. රජ රට, නැගෙනහිර හා යාපනය යන විශ්ව විද්‍යාල වල සිංහල, දෙමළ හා මුස්ලිම් සිසු සිසුවියන් මේ සඳහා සහභාගී විය.

මෙහිදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි නෛතික ප්‍රතිපාදන කවරේද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ ඉතිහාසය, එය ක්‍රියාත්මක වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙයට සලසා ඇති ප්‍රතිපාදන ,භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වූ විට ගත හැකි ක්‍රියාමාර්ග, මව් භාෂාවෙන් රාජකාරී ඉටුකර ගැනීමට ඇති අයිතිය, සහජීවනයට අදාළ

ව්‍යාපෘතිවැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒ සඳහා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම පිළිබඳව විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීම, විවිධ සංස්කෘතීන් අතර පවතින පොදු ලක්ෂණ ආදී පිළිබඳ දැනුවත් කළ අතර සහජීවනය හා රසවින්දනය පිළිබඳ සංගීතමය වැඩසටහනක් ද පවත්වන ලදී.




ශ්‍රී ලාංකේය අන්‍යන්‍යතාවය වඩාත් තහවුරු කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද අනුකමිටු රැස්වීම.

මෙරට විවිධ ජන කොටස් අතර සාමය, සංහිදියාව පවත්වාගෙනයාම සහ ශ්‍රී ලාංකික අන්‍යන්‍යතාව සෑම පුරවැසියකු තුළම තහවුරු කිරීම වෙනුවෙන් සුදුසු වැඩසටහන් හඳුනා ගැනීමේ අරමුණින් අංක. අමප/15/1756/702/021 දරණ 2015.12.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අනු කමිටුවක් පිහිටුවන ලදී. එම කමිටුවේ සභාපති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් මෙම කමිටුවේ ලේකම් ලෙසද නම් කරන ලදී.

මෙහි ප්‍රථම රැස්වීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත් විණ. මේ සඳහා මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ද සහභාගී විය. නිදහස් උත්සවයේ දී ජාතික ගීය සිංහල සහ දෙමළ යන භාෂා දෙකින්ම ගායනා කිරීම මෙහිදී යෝජනා වූ තීරණයක් විය. මේ සඳහා සුදුසු වැඩසටහන් සකස්කිරීම සඳහා ආගමික නායකයින්, කලාකරුවන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගන්නා ලදී. එහිදී ලබා ගත් අදහස් අනුව ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී.



**ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය
සහච්චන අංශය**



අනු අංකය	විස්තරය	අයදුම්කරුන්ගේ වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය
01	ආන්තිකරණයට ලක්වූ කණ්ඩායම් සවිබල ගැන්වීම.	2,500,000.00	2,098,485.60	83.93%
02	මාධ්‍ය තුළින් සහච්චනය ඇති කිරීම.	26,500,000.00	11,927,346.13	45.00%
03	සහච්චන ව්‍යාපාර සඳහා ආගමික නායකයින් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහන.	700,000.00	778,018.80	111.14%
04	තරුණ ප්‍රජාව සඳහා මන්ද්‍රව්‍ය භාවිතාව වැලැක්වීම සඳහා වූ වැඩසටහන.	2,000,000.00	1,470,628.01	73.53%
05	කලා වැඩසටහන් තුළින් සහච්චනය ප්‍රවර්ධනය කිරීම.	2,000,000.00	2,012,981.00	100.54%
06	ජංගම සහච්චන වැඩසටහන	2,300,000.00	3,091,793.00	134.42%
	එකතුව	36,000,000.00	21,379,252.54	59.38%

3.3 පාලන අංශය

හැඳින්වීම

අමාත්‍යාංශයේ යහපත් ආයතනික පරිපාලන පරිසරයක් පවත්වා ගෙන යාම, මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම, කාර්ය මණ්ඩලයේ වෘත්තීය අවශ්‍යතා ඉටු කිරීම සහ අමාත්‍යාංශයේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට සහය වීම, පාලන අංශයේ ප්‍රධාන අරමුණු වේ.

පාලන අංශයේ කාර්යයන්

- අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලනය.
- තනතුරු අනුමත කර ගැනීම.
- බඳවා ගැනීම් පටිපාටි සකස් කිරීම.
- පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් ආදී කටයුතු.
- පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.
- විනය කටයුතු.
- පුහුණු කිරීම්.
- ගොඩනැඟිලි, වාහන ඇතුළු භෞතික සම්පත් නඩත්තු කිරීම.
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභා සම්බන්ධීකරණය.
- අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම.

3.4 සැලසුම් අංශය

හැඳින්වීම

සැලසුම් අංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ප්‍රධාන අංශවලින් එකකි. ජනනය කරනු ලබන ප්‍රතිඵල , කාර්යක්ෂමතාව සහ සඵලතාව පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති / වැඩසටහන් නියාමනය හා ඇගයීම සිදු කරනු ලැබේ. මාසිකව, ත්‍රෛ මාසිකව ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය සමාලෝචනය කර අපේක්ෂිත ඉලක්ක වලින් බැහැර වන අවස්ථා පිළිබඳව ඉහළ කළමනාකාරිත්වය වෙත වාර්තා ඉදිරිපත් කරනු ලැබේ.

සැලසුම් අංශයේ කාර්යයන්

- අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම සඳහා අමාත්‍යාංශයේ අංශ සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශය මගින් හඳුනා ගත් නියමු ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය.
- මාසික, ත්‍රෛමාසික සහ වාර්ෂික ප්‍රගති වාර්තා පිළියෙල කිරීම සහ ඒවා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික අය-වැය දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශවවලට ඉදිරිපත් කිරීම.
- ප්‍රගතිය හා ඉදිරි වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කොට අයවැය සකව්චාවන් හිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශයේ දත්ත සමුදාය පවත්වා ගෙන යාම, යාවත්කාලීන කිරීම සහ සංවර්ධනය කිරීම.
- වාර්ෂික කාර්යසාධන වාර්තාව පිළියෙල කොට පාර්ලිමේන්තුව, මුදල් අමාත්‍යාංශය හා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම

3.5 ගිණුම් අංශය

හැඳින්වීම

මෙම අංශය මගින් මූල්‍ය සේවා සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය සහ අදාළ අංශ සම්බන්ධීකරණය කිරීමෙන් අමාත්‍යාංශය සඳහා සාධනීය මූල්‍ය තොරතුරු සහ මූල්‍ය කළමනාකරණ පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබයි.

ගිණුම් අංශයේ කාර්යයන්

- ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යාංශයේ මූල්‍ය බැඳීම් ඉටු කරලීමට සහ පාර්ලිමේන්තුව වෙත වග වීම දැරීමට සහය වීම.
- රජයේ මූල්‍ය නීතිරීති සහ රෙගුලාසි සමග අනුකූලතාව සහතික කිරීම.
- මුදල් කළමනාකරණය ඇතුළුව, යහපත් මූල්‍ය ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සහ පවත්වා ගෙන යාම.
- මූල්‍ය වාර්තා සහ අයවැය අවශ්‍යතා පිළියෙල කිරීම / යාවත්කාලීන කිරීම / සමාලෝචනය කිරීම සහ ගිණුම් පියවීම සඳහා භාණ්ඩාගාරය, අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ විදේශ ආධාර ලබන ව්‍යාපෘති සමඟ සම්බන්ධීකරණය .
- මූල්‍ය සැලසුම්කරණය සහ අයවැයකරණය.
- කාලීන සහ නිවැරදි මූල්‍ය වාර්තාකරණය සහතික කිරීම.
- අමාත්‍යාංශ වත්කම් කළමනාකරණය .

3.6 අභ්‍යන්තර විගණන අංශය

හැඳින්වීම

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන වල සියලුම මට්ටම් වෙතින් ඉටු කෙරෙන සේවාවන් හා කාර්යයන් සමාලෝචනය, මැන බැලීම, ඇගයීම හා අභ්‍යන්තර පාලන ක්‍රමයේ සිද්ධිදායකභාවය සම්බන්ධයෙන් වාර්තා කිරීම මගින් කළමනාකරණයට සහයවීම මෙම අංශයේ අරමුණයි.

අභ්‍යන්තර විගණන අංශයේ කාර්යයන්

- වැරදි හා වංචා වැළැක්වීම සඳහා අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය ඇගයීම හා අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට සහයවීම.
- ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි සොයා බැලීම.
- කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම් ඉටුකිරීමෙහිලා ඔවුන්ගේ කාර්යසාධනයේ ගුණාත්මක භාවය ඇගයීම.
- අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන වල වත්කම් සියලුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරට ආරක්ෂා වේ දැයි සොයා බැලීම.
- ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන, භාණ්ඩාගාර හා වෙනත් චක්‍රලේඛ හා උපදෙස් පිළිපදිනු ලැබේ දැයි සොයා බැලීම.
- අවශ්‍ය අවස්ථාවල දී විශේෂ විමර්ශන පැවැත්වීම.
- වැඩ යෝජනා ක්‍රම හා ව්‍යාපෘති වල ප්‍රගතිය සහ ඒ පිළිබඳ වැඩසටහන් සහ කාලසටහන් කෙතෙක් දුරට ඉලක්කයන් සපුරා ගැනීම කෙරෙහි යොමු වී ඇත්දැයි ඇගයීම කිරීම.
- කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් වරින් වර නිකුත් කරනු ලබන උපදෙස් හා මඟ පෙන්වීම් අනුව ක්‍රියාකිරීම, ඒ ඒ වර්ෂයේ සෑම කාර්තුවකටම වරක් අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම සහ එම රැස්වීම්වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කිරීම.

04.රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රගතිය

හැඳින්වීම

1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස 1956.10.01 දින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. 1987 - 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා දෙකම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙසත්, ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙසත් නම් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ 18 හා 19 වන ව්‍යවස්ථාවල සඳහන් වන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන්නා ලෙස ඉහත සඳහන් භාෂා තුනට අදාළ පරිවර්තන කටයුතු රජයට සපයාදීමත්, රාජ්‍ය සේවකයන්ගේ භාෂා නිපුණතා වැඩිදියුණු කිරීමත්, පාරිභාෂික ශබ්දමාලා සකස් කිරීමත්, රාජ්‍ය භාෂා පෙළ පොත් සහ ශබ්ද කෝෂ සම්පාදනය කිරීමත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි “භාෂා මන්දිරය”, අංක 341/7, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටා ඇති මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර රාජ්‍ය භාෂා කොමසාරිස් විසින් හොඹවනු ලබයි.

දැක්ම

සහජීවනයෙන් පිරිපුන් සාමකාමී ඉන්ද්‍රජාතික සමාජයක්

මෙහෙවර

ජනවාර්ගික සමගීය හා සාමය අරමුණු කරගත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැලසීම හා සම්බන්ධීකරණය.

දෙපාර්තමේන්තුව මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

- 1. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014 (III) සහ 01/2014 හා 04/2014, 3/2007 පරිදි රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට නියමිත නිලධාරීන් සඳහා අදාළ ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම හා සහතිකපත් නිකුත් කිරීම.
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල පරිවර්තන කාර්යයන් ඉටුකිරීම. (සිංහල, දෙමළ, ඉංග්‍රීසි)
- විවිධ විෂයයන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පාරිභාෂික පදමාලා සම්පාදනය කිරීම.
- රජයේ නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතා විභාග සඳහා වන පෙළ පොත්, ආධාරක ග්‍රන්ථ සම්පාදනය කිරීම හා අලෙවි කිරීම.
- ත්‍රිභාෂා ශබ්දකෝෂ සැකසීම.
- නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා මෙන්ම ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම හා විභාග පැවැත්වීම.
- බාහිර ආයතනවල කාර්ය මණ්ඩල සඳහා භාෂා ප්‍රවීණතා විභාග හා කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.
- විශ්වවිද්‍යාල හා පිළිගත් අධ්‍යාපනික ආයතනවල භාෂා පරිවර්තන පාඨමාලා හදාරන්නන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීම.

ඉහත සඳහන් සියලු කාර්යයන් ඉටුකිරීම සඳහා දෙපාර්තමේන්තුව තුළ සංවර්ධන, විභාග, භාෂා පරිවර්තන, භාෂා විද්‍යාගාරය, භාෂා පර්යේෂණ සහ ග්‍රන්ථ සම්පාදක, පද්මාලා සම්පාදන, පුස්තකාලය හා ගබඩා කෝෂ යන අංශ ස්ථාපනය කොට ඇත.

01. භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට උපකාර වන පහසුකම් සැලසීම.

I ග්‍රන්ථ හා භාෂා අභ්‍යාස පොත් මුද්‍රණය කිරීම

වෘත්තිකයින්ට හා රාජ්‍ය භාෂා හැදෑරීමට කැමැත්තක් දක්වන සියලුම දෙනාට ලිඛිත මාධ්‍යයක් ලෙස යොදා ගත හැකිවන අයුරින් පෙළපොත් හා අනෙකුත් ආධාරක ග්‍රන්ථ සම්පාදනය කිරීම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සතු ප්‍රමුඛ කාර්යභාරයකි. ඒ අනුව 2016 වර්ෂයේදී කථන දෙමළ පොත් පිටපත් 10,000ක්,ලේඛන දෙමළ පොත් පිටපත් 5000 ක් මුද්‍රණය කරන ලදී. මෙයට අමතරව රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය මැන බැලීම සඳහා ඒ ඒ මට්ටම් අනුව පවත්වන විභාගයට සමගාමීව පළමුවන මට්ටමේ දෙමළ පොත් 5000ක්ද දෙවන මට්ටමේ පෙළ පොත් 9775 ක්ද මුද්‍රණය කර ඇත.

භාෂා ප්‍රවීණතාවය සඳහා උපකාරවන English for better communication, තුන්වන මට්ටම සිංහල සංයුක්ත තැටිය ,තුන්වන මට්ටම දෙමළ සංයුක්ත තැටිය ,හතරවන මට්ටම දෙමළ සංයුක්ත තැටිය ආදී ඉගෙනුම් ආධාරක වලින් පිටපත් 1000 බැගින් මුද්‍රණය කර දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත් තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටත් මිලදී ගත හැකි වන පරිදි බෙදා හරින ලදී.

මේ වන විට රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට අදාළ සියලු මට්ටම්වල පෙළ පොත් සකසා මුද්‍රණය කර අවසාන කර ඇත. පහතින් දැක්වෙන්නේ සිංහල සහ දෙමළ භාෂා ඉගෙන ගැනීම සඳහා උපකාර වන එම පෙළ පොත් 08යි.



II. භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම

රජයේ නිලධාරීන්ගේ භාෂා කුසලතාවය තක්සේරු කිරීම හා ද්විභාෂා ප්‍රවීණතාව ලබාගැනීම සඳහා දිරිගැන්වීම අරමුණු කරගනිමින් ලිඛිත හා වාචික විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම හා ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීම මෙමගින් සිදුකරනු ලබයි. ඒ අනුව මෙවරද තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ශ්‍රවණ කුසලතාව ඇගයීමේ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. ශ්‍රවණ කුසලතා පරීක්ෂණය පවත්වා එහි ප්‍රතිඵල අනුව වාචික පරීක්ෂණ පළාත් මට්ටමෙන් පවත්වන ලදී.



2016 වර්ෂය තුළ රාජ්‍ය භාෂා ප්‍රවීණතා I, II, III, IV මට්ටම් සඳහා ලිඛිත අයදුම්කරුවන් 29,660 ක් පෙනී සිට ඇත. ලිඛිත විභාගය සමත් වූවන් සහ අ.පො.ස.(සා/පෙළ) දෙවන බස සමත් අපේක්ෂකයන් සඳහා වාචික පරීක්ෂණ පැවැත්වීම යටතේ පෙර වර්ෂවල ලිඛිත විභාගය සමත් නිලධාරීන් ද ඇතුළුව 36,069 ක් සඳහා වාචික පරීක්ෂණ පවත්වන ලදී. 2016 වර්ෂය තුළ බාහිර ආයතන 06 ක් සඳහා විභාග පැවැත්වීම සිදු විය.

2016 වර්ෂයේ දී ඉහත සඳහන් වාචික පරීක්ෂණ සිදු කිරීම සඳහා උපදේශකවරුන් බඳවා ගන්නා ලදී. උපදේශකවරුන් බඳවා ගැනීමට පුවත්පත්වල පල කළ දැන්වීම් වලට පසු අයදුම් පත් 400ක් පමණ ලැබුණු අතර සම්මුඛ පරීක්ෂණයකින් පසු ඔවුන් උපදේශකවරුන් ලෙස බඳවා ගෙන මාලබේ තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී දින 04ක වැඩමුළුවක් පවත්වා ඔවුන් උපදේශකවරුන්ගේ සංචිතයට ඇතුළත් කර ගන්නා ලද අතර ඔවුන් දැනට දිවයින පුරා පවත්වන වාචික පරීක්ෂණ වලදී වාචික පරීක්ෂණ මණ්ඩලවල සභාපතිවරුන් ලෙස කටයුතු සිදුකරනු ලබයි.



02. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තන සේවාවන් සැපයීම සහ පාරිභාෂික පදමාලා සැකසීම

I. සම්මත ක්‍රමයන්ට අනුකූලව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සිදුකරන ලද ප්‍රමිතියෙන් යුතු පරිවර්තන සේවාවක් සැලසීම දෙපාර්තමේන්තුව සතු තවත් එක් සුවිශේෂී කාර්යභාරයකි. භාෂා පරිවර්තන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂමව කිරීම සඳහා භාෂා පරිවර්තකයන් පුහුණු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. එම වැඩසටහන සඳහා නිලධාරීන් 30 දෙනෙක් සහභාගී විය. එමෙන්ම විදේශ භාෂා පරිවර්තක සංවිනයක් පිහිටුවීමේ අරමුණින් අයදුම් පත් කැඳවූ අතර මේ වන විට අයදුම්පත් 134ක් ලැබී ඇත.


විශේෂයෙන්ම පරිවර්තන ක්‍රියාවලිය වඩාත් පහසු කරලීම සඳහා තාක්ෂණය මුසුකර ගැනීම කාලීන වශයෙන් ඉතා වැදගත් වේ. ඒ අරමුණු කර ගනිමින් ONUR ආයතනය සමග එක්ව ද්වි භාෂා සහ ත්‍රිභාෂා පහසුකම් සැපයීම සඳහා වෙබ් අඩවියක් සකසන ලදී. එයට අවශ්‍ය දත්ත ගබඩා කර එම වෙබ් අඩවියේ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

තවද රාජකාරි ලිපි සම්පාදනයේදී අත්වැලක් සැපයීම සඳහා රාජ්‍ය ආයතනවල ලිපි සම්පාදනයේ දී සිදුවිය හැකි අඩු පාඩු සඳහන් කරමින් “රාජකාරි ලිපි සම්පාදනයට අත් වැලක්” නැමති කෘතිය සම්පාදනය කර ඇත. මෙම කෘතියෙන් පිටපත් 1000ක් මුද්‍රණය කර මිලදී ගැනීම සඳහා බෙදා හරින ලදී.

II. විද්වතුන්ගේත්, වෘත්තිකයින්ගේත්, සිසු සහ ලේඛක පිරිසගේත්, පොදුවේ සියලුම ජන කණ්ඩායම්වලත් දැනුම වර්ධනයට ඉවහල්වන අයුරින් නව ත්‍රෛභාෂික පදමාලා සම්පාදනය කිරීම දෙපාර්තමේන්තුවේ පදමාලා අංශය මගින් සිදු කෙරේ. ඒ යටතේ මානව සම්පත් කළමනාකරණය , ත්‍රෛභාෂික ව්‍යාපෘති කළමනාකරණය , බුද්ධාගම යන විෂයන්ට අදාළ පාරිභාෂික පදමාලා සම්පාදනය කර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට මුදාහැර අවසානය.


03. ජාතික හා ජාත්‍යන්තර භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම

ජාතික හා ජාත්‍යන්තර භාෂා හැදෑරීමට කැමැත්තක් දක්වන පිරිස් සඳහා නවීන තාක්ෂණයෙන් යුත් භාෂා විද්‍යාගාරයක් තුළ සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා විදේශ භාෂා පාඨමාලා අර්ධ වාර්ෂිකව පැවැත්වීම සිදුකෙරේ. 2016 වර්ෂය තුළ සිසු සිසුවියන් 2591 දෙනෙක් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා විදේශ භාෂා පාඨමාලා සාර්ථකව පවත්වන ලදී. එමෙන්ම මෙම පාඨමාලාවල උපදේශකවරුන් ලෙස කටයුතු කිරීමට භාෂා උපදේශකවරුන් 50 දෙනෙක් 2016 වර්ෂය තුළදී බඳවා ගන්න ලදී. තවද සිසුන් 32ක් සඳහා එකවර අධ්‍යයන කටයුතු සිදුකළ හැකි නව භාෂා විද්‍යාගාරයක් සඳා නිම කරන ලදී.



04. ත්‍රිභාෂා ශබ්ද කෝෂය සම්පාදනය

මෙම දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කාලයක් විශාල අඩුපාඩුවක්ව පැවැති සිංහල ශීර්ෂ සහිත ත්‍රිභාෂා ශබ්ද කෝෂය නිර්මාණය කරන ලදී. මෙම ශබ්ද කෝෂයේ වචන 26,000ක් පමණ අන්තර්ගත වේ. එහි පිටපත් 5,000ක් මුද්‍රණය කරන ලදී. දෙමළ ශීර්ෂ සහිත ත්‍රිභාෂා ශබ්ද කෝෂයද මේ වන විට සියලු වැඩ අවසන් කර මුද්‍රණයට යවා ඇත. මෙමගින් භාෂා පරිවර්තන කටයුතු වලට මෙන්ම දෙමළ සිංහල භාෂා ගුරුවරුන්ටද මේ සම්බන්ධව උනන්දුවක් දක්වන වෘත්තීයයන්ටද විශාල අත්වැලක් සැපයේ.



05. විශේෂ කරුණු


රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 1956 දීය. එය පදනම් කරගනිමින් 2016 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ හිටපු කතානායක වි.ජ.මු.ලොකුබණ්ඩාර විසින්ය. සහජීවනයෙන් පිරිපුන් සමාජයක් යන තේමාව යටතේ සිය දෙසුම පැවැත්වූ හිටපු කථානායකතුමාගේ ප්‍රධාන අදහසක් වූයේ වත්මන් සමාජයට මෙම දෙපාර්තමේන්තුවෙන් විශාල සේවාවක් සිදුකළ හැකි බවය.

මෙයට අමතරව සිංහල දෙමළ සංස්කෘතික විචිත්‍රත්වය විදහා දැක්වෙන අවස්ථාද මෙයට ඇතුළත් විය.



ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව



අනු අංකය	විස්තරය	අයදුම්කරුන්ගේ වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය
01	ජාතික හා ජාත්‍යන්තර භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම	10,550,000	9,319,718	88.34%
02	භාෂා ප්‍රවීණතාවය ලබාගැනීමට උපකාරී වන පෙළ පොත් සහ අනෙකුත් ග්‍රන්ථ මුද්‍රණය කිරීම.	8,100,000	8,583,890	105.97%
03	භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම	19,000,000	19,827,440	104.35%
04	භාෂා පරිවර්තන සේවාවන් සැපයීම.	7,350,000	3,934,662	53.53%
	එකතුව	45,000,000	41,665,709	92.59%

05. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ එහි ප්‍රගතිය

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

හැඳින්වීම

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 1991 අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් ස්ථාපිත ව්‍යවස්ථාපිත මණ්ඩලයකි. කොමිෂන් සභාව අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන සමාජිකයන් 06 දෙනෙකුගෙන් සමන්විත වේ. සභාපතිවරයා වශයෙන් මෙයින් එක් සමාජිකයෙකු ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබයි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා නිල බලයෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා වේ.

දැක්ම

මහජනයා වෙත සේවා සපයන සියලු ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා බලාත්මක වූ ආයතනය වීම.

මෙහෙවර

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විමර්ශනය, අධීක්ෂණය, අධ්‍යාපනය හා උපදේශනය තුළින් මහජනතාවගේ ද්වි භාෂා අවශ්‍යතා සැපයීම.

අරමුණු

- රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය මූලධර්ම නිර්දේශ කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv වන පරිච්ඡේදයේ අන්තර්ගත විධිවිධාන අනුව ක්‍රියා කිරීම පිළිබඳව විමසිලිමත් වීම හා අධීක්ෂණය කිරීම .
- මෙහි මිත්මතු “අදාළ භාෂාව” යනුවෙන් සඳහන් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාවෙහි සඳහන් භාෂා භාවිතය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv වන පරිච්ඡේදයේ භාවාර්ථයට හා චේතනාවට අනුකූලව සිදුවන බවට වගබලා ගැනීම සඳහා අවශ්‍ය විය හැකි සියලු ක්‍රියාවන් කිරීම සහ පියවර ගැනීම .
- රාජ්‍ය භාෂා ඇගයීම දිරිගැන්වීම සහ ඒවායේ තරාතිරම, සමානත්වය සහ භාවිත කිරීමේ අයිතිවාසිකම පිළිගැනීම, පවත්වාගෙන යාම සහ ඉදිරියට ගෙන යාම.
- සිය මෙහෙයවීමෙන් සහ ලැබෙන යම් පැමිණිලි වලට ප්‍රතිචාර වශයෙන් යන දෙයාකාරයෙන්ම විමර්ශන පැවැත්වීම හා මේ පනතේ විධිවිධාන වලින් සලසා ඇති පරිදි ප්‍රතිකර්ම යෙදීම.

කාර්යභාරය

- අදාළ භාෂාවලින් යම් භාෂාවක තරාතිරම හෝ භාවිතය කෙරෙහි බලපාන්නා වූ හෝ බලපෑ හැකි යම් නියෝග,විධාන හෝ පරිපාලන පරිචය සම්බන්ධයෙන් සමාලෝචන මූලාරම්භ කිරීම.
- අදාළ භාෂාවල තරාතිරම හෝ භාවිතය සම්බන්ධයෙන් අවශ්‍ය යැයි හෝ යෝග්‍ය යැයි කොමිෂන් සභාව විසින් සලකනු ලැබිය හැකි අධ්‍යයන හෝ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීම හෝ යොදා ගැනීම.
- අදාළ භාෂාවල තරාතිරම හෝ භාවිතය සම්බන්ධයෙන් යෝග්‍ය යැයි කොමිෂන් සභාව විසින් සලකනු ලැබිය හැකි ප්‍රකාශනවලට හෝ වෙනත් ජනමාධ්‍ය නිරූපණ වලට අනුග්‍රහය දීම හෝ ඒවා ආරම්භ කිරීම ඇතුළුව පොදු අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල නිරතවීම.
- යම් වංචල හෝ නිශ්චල දේපළ මිලදී ගැනීමෙන් හෝ අන්‍යාකාරයෙන් අත්කර ගැනීම සහ දැරීම , බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම, උකස් කිරීම, ඔඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම.
- කොමිෂන් සභාවේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය හෝ අනුෂංගික නැතහොත් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හෝ අනුෂංගික වෙනත් සියලු දේ කිරීම.

2016 වර්ෂයේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ක්‍රියාකාරී සැලැස්ම යටතේ පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

01. භාෂා විගණන

රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන රාජ්‍ය යාන්ත්‍රණය මගින් නිසිපරිදි අනුගමනය කරන්නේ ද යන්න පරීක්ෂාවට ලක්කිරීම භාෂා විගණන මගින් සිදුකරනු ලබයි.විගණනවලදී රාජ්‍ය ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම භෞතිකව පරීක්ෂාවට ලක්කරන අතර අනනුකූලතා සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානියා වෙත නිර්දේශ නිකුත් කිරීම සිදුකරයි. මෙහි අරමුණ වන්නේ රාජ්‍ය ආයතන තුළ නිසි පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් මහජනතාවගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. මේ යටතේ විශේෂයෙන් මහජනතාවට සෘජුව සේවා සපයන රාජ්‍ය ආයතන වශයෙන් සැලකෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් විගණනයට ලක්කරනු ලබයි.

භාෂා විගණනය සිදුකිරීමේදී පහත සඳහන් නිර්ණායකයන් ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලැබේ.

- ආයතන පරිශ්‍රයේ මහජන ප්‍රදර්ශනය කරනු ලබන සියලුම පුවරු (නාම පුවරු, තොරතුරු පුවරු, උපදෙස් පුවරු)
- මහජන සේවය සඳහා භාවිත කරනු ලබන සියලුම ලේඛන.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත්භාවය.
- නිලධාරීන්ගේ සන්නිවේදන හැකියාව.
- සිංහල/දෙමළ පුහුණු පාඨමාලා.
- නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය.

- ආයතනයට අදාළ විශේෂිත කරුණු (උදා - පොලිස් ස්ථාන - පැමිණිලි සටහන් කිරීම, උප්පැත්ත/ විවාහ/මරණ රෙජිස්ට්‍රාර් - සහතිකපත්‍ර රාජ්‍ය භාෂාවලින් ලබාදීම.)

මෙම නිර්ණායකයන් මත පදනම්ව සිදුකරනු ලබන භාෂා විගණනයේදී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනනුකූල තත්වයන් සම්බන්ධයෙන් නිර්දේශ අදාළ ආයතන වෙත නිකුත් කිරීම සිදුකරනු ලබයි. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාව මගින් අධීක්ෂණය කරනු ලබයි.

2016 වර්ෂයේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් භාෂා විගණන 44 ක් සිදුකර ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල


01. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
02. තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
03. ත්‍රිකුණාමලය කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
04. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
05. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
06. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
07. රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
08. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
09. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
10. හොරොච්චතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
11. පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
12. මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
13. බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
14. මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
15. දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
16. උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පොලිස් ස්ථාන

01. ගෝමරන්කඩවල පොලිස් ස්ථානය
02. මොරවැව පොලිස් ස්ථානය
03. තඹලගමුව පොලිස් ස්ථානය
04. කන්තලේ පොලිස් ස්ථානය
05. ත්‍රිකුණාමලය කඩවත්සතර පොලිස් ස්ථානය
06. පුලස්තිපුර පොලිස් ස්ථානය
07. වැලිකන්ද පොලිස් ස්ථානය
08. කුරුදුවත්ත පොලිස් ස්ථානය
09. වත්තේගම පොලිස් ස්ථානය
10. ගම්පොළ පොලිස් ස්ථානය
11. දඹුලගල පොලිස් ස්ථානය
12. පේරාදෙණිය පොලිස් ස්ථානය
13. කැකිරාව පොලිස් ස්ථානය
14. කහටගස්දිගිලිය පොලිස් ස්ථානය
15. හොරොච්චතාන පොලිස් ස්ථානය
16. බණ්ඩාරවෙල පොලිස් ස්ථානය
17. පස්සර පොලිස් ස්ථානය

18. මහඔය පොලිස් ස්ථානය
19. දමන පොලිස් ස්ථානය
20. උහන පොලිස් ස්ථානය
21. අච්චුවේලි පොලිස් ස්ථානය
22. නෙල්ලියඩි පොලිස් ස්ථානය
23. ජේදුරුකුඩුව පොලිස් ස්ථානය
24. චුන්නාගම් පොලිස් ස්ථානය
25. තෙල්ලිප්පලෙ පොලිස් ස්ථානය
26. මානිපායි පොලිස් ස්ථානය
27. තෙල්දෙණිය පොලිස් ස්ථානය
28. පන්විල පොලිස් ස්ථානය

භාෂා විගණනවලට අදාළ ඡායාරූප



02. පැමිණිලි විමර්ශනය.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීම කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයකි. ලිපි, දුරකථන ඇමතුම් හා විද්‍යුත් තැපෑල මගින් මහජන පැමිණිලි කොමිෂන් සභාව වෙත ලැබේ. පැමිණිලි විමර්ශනයේදී අදාළ රාජ්‍ය ආයතන මගින් පැමිණිල්ලට අදාළ නිරීක්ෂණ කැඳවන අතර එම නිරීක්ෂණ පදනම්කරගෙන පැමිණිල්ලට අදාළ නිර්දේශ නිකුත් කරනු ලබයි. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුව පරම කිරීමක් ද කොමිෂන් සභාව මගින් සිදුකරනු ලබයි. 2016 වසරේදී කොමිෂන් සභාව වෙත පැමිණිලි 133 ක් ලැබී ඇති අතර ඉන් 108 ක් විමර්ශනය අවසන්කර ඇත.

උදාහරණ

- කොළඹ රථවාහන පොලිසිය මගින් මංකිරු නීතිය සම්බන්ධව මහජන ප්‍රදර්ශනයට තබා ඇති නාමපුවරු සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පමණක් වීම සම්බන්ධව ඉදිරිපත් වූ පැමිණිල්ලක් අනුව පොලිස්පතිගෙන් සිදුකළ විමසීමෙන් පසුව අදාළ පුවරු කොමිෂන් සභා නිර්දේශ අනුව භාෂාත්‍රයෙන්ම සකස්කර මහජන ප්‍රදර්ශනය කිරීම.
- කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඩිජිටල් නාමපුවරුවේ දෙමළ අක්ෂර වින්‍යාසය දෝෂ සහිත වීම කොමිෂන් සභා නිර්දේශ අනුව නිවැරදි කිරීම.



03. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන්

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් රාජ්‍ය ආයතන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකරනු ලබයි. මෙහි අරමුණ රාජ්‍ය ආයතන තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සහ නෛතික පසුබිම පිළිබඳව දැනුවත් කිරීමයි. මේ යටතේ පොදු දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ හඳුනාගත් ක්ෂේත්‍රයන්ට අදාළ රාජ්‍ය නිලධාරී කණ්ඩායම් දැනුවත් කිරීම සිදුකරනු ලබයි.

පොදු දැනුවත් කිරීමේ වැඩසටහන් යටතේ මහජනතාව සමග සෘජු සම්බන්ධතා පවත්වනු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දැනුවත් කිරීම සිදුකරනු ලබයි. හඳුනාගත් ක්ෂේත්‍රයන්ට අදාළ රාජ්‍ය නිලධාරී කණ්ඩායම් දැනුවත් කිරීම යටතේ 2016 වර්ෂයේදී ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකර ඇත.

මෙම වැඩසටහන්වලදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගේ නෛතික බැඳීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන පිළිබඳව දැනුවත් කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ වක්‍රලේඛ, මහජනතාවගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමේ රාජ්‍ය නිලධාරීන් සතු වගකීම මෙන්ම භාෂා ප්‍රවීණතා විභාග සම්බන්ධයෙන් ද දැනුවත්කිරීම් සිදුකෙරේ. එමෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේහිලා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබඳව ද මෙහිදී පැහැදිලි කරනු ලැබේ. එමෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවාරයක් ද මෙම වැඩසටහන්වලදී පවත්වනු ලබයි.

ඒ අනුව, 2016 වර්ෂයේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් 18 ක් පවත්වා ඇත.

01. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
02. නිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
03. ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
04. පේරාදෙණිය පොලිස් ස්ථානය
05. ඌව පළාත් සභා ආණ්ඩුකාර, ප්‍රධාන ලේකම් සහ ඉහළ කළමනාකාරිත්වය සමග සාකච්ඡාව
06. රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
07. ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
08. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
09. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
10. පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
11. වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
12. බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
13. ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති/අධ්‍යක්ෂ ජනරාල්/පරිපාලන බලධාරීන් සඳහා වැඩමුළුව
14. වයඹ පළාත් සභා ආණ්ඩුකාර, ප්‍රධාන ලේකම් සමග සාකච්ඡාව
15. යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
16. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
17. යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
18. දුම්රිය නිවේදකයන් පුහුණු කිරීම

මෙම වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදකයන් 35 ක් සඳහා දින 04 ක පුහුණු පාඨමාලාවක් පවත්වන ලදී. නිවේදන ඉන්ද්‍රියවලින් සිදුනොවන බවට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත වරින්වර පැමිණිලි ඉදිරිපත්වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා වාර කිහිපයක් පවත්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදකයන් සඳහා ඉන්ද්‍රියමය නිවේදන පුහුණු පාඨමාලාවක් පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන අවසානයේ ඇගයීමක් පවත්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදකයන් සඳහා සහතිකපත් ප්‍රදානයක් ද සිදුකරන ලදී.



දැනුවත් කිරීමේ වැඩසටහන්

ජේරාදෙණිය පොලිස් ස්ථානය

රත්නාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය



පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

වයඹ පළාත් සභා ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාව



04. ද්විභාෂා පරිපාලන ප්‍රදේශවල පිහිටි සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුවත් කිරීමේ පුවරු බෙදාහැරීම.

භාෂා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ද කොමිෂන් සභාවේ තවත් කාර්යභාරයකි. එම අරමුණ ඇතිව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවෙන්ම භාෂා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ පුවරු 2000 ක් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් මුද්‍රණය කරන ලදී.

මහජනතාවගේ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළහැක්කේ කෙසේද යන්න අර්ථවත් කරමින් මෙම පෝස්ටරය නිර්මාණය කර ඇත. ඒ අනුව, ලිඛිත හා වාචිකව, රීමේල්, ෆේස්බුක් සහ වයිබර් හරහා ද 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය හරහා ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම මෙම පෝස්ටරය මගින් සිදුකර ඇත.

ඉදිරි වර්ෂයේදී මෙම පෝස්ටරය සෑම රාජ්‍ය ආයතනයක් වෙත බෙදාදීමට නියමිතය.

05. භාෂා කව ඇතිකිරීම සඳහා පහසුකම් සැපයීම.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාසල් ළමුන්ගේ දැනුම, ආකල්ප, අවබෝධය වර්ධනය කිරීම තුළින් ත්‍රෛභාෂික රාජ්‍ය සේවයක් අනාගත ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ දිගුකාලීන අරමුණ ඇතිව පාසල් තුළ භාෂා කව පිහිටුවීමට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් පියවර ගන්නා ලදී.

පාසල් ළමුන් තුළ භාෂා භාවිතය සම්බන්ධයෙන් ආකල්ප හා උනන්දුව ඇතිකිරීම සඳහාත් පාසල තුළ ඇසෙන, දකින, කියවන සියලු දෙයම ත්‍රෛභාෂාවෙන් සිදුකිරීම සඳහාත් අනාගත සමාජය ත්‍රෛභාෂා සමාජයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම සඳහාත් භාෂා කව පිහිටුවන ලදී. මේ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ මැදිහත් වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් භාෂා කව පිහිටුවීම සම්බන්ධයෙන් 01/2015 චක්‍රලේඛය පාසල් වෙත නිකුත් කර ඇත.

මේ යටතේ දිවයිනේ සියලුම පාසල් තුළ භාෂා කව පිහිටුවීමට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව අපේක්ෂා කරයි. මෙම චක්‍රලේඛය ප්‍රකාරව පාසල් තුළ හඳුනාගත් ක්‍රියාකාරකම් සමූහයක් භාෂා ප්‍රවර්ධන කව හරහා ත්‍රෛභාෂාවෙන් සිදුකිරීමට අපේක්ෂිතය. (උදා - පාසල තුළ සියලු පුවරු ත්‍රෛභාෂාවෙන් ප්‍රදර්ශනය කිරීම; උත්සව සඳහා ආරාධනා පත්‍ර ත්‍රෛභාෂාවෙන් පිළියෙළ කිරීම)

ඒ අනුව 2016 වර්ෂයේදී භාෂා කව පිහිටුවීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි තෝරාගත් පාසල් 66 ක් සඳහා 2016.10.31 දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ ද මහනුවර, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි තෝරාගත් පාසල් කිහිපයක් සඳහා ද පවත්වන ලදී.


පාසල් ළමුන්ගේ දෙවන භාෂා හැකියාව වර්ධනය කරගැනීම සඳහා උපකාරී වන වටිනා ග්‍රන්ථ කට්ටලයක් එක් එක් පාසල්වල පුස්තකාලය සඳහා මෙම වැඩසටහන්වලදී පරිත්‍යාග කරන ලදී.

භාෂා කව සම්බන්ධ දැනුවත්කිරීමේ වැඩසටහනට අදාළ ඡායාරූප



ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව



අනු අංකය	විස්තරය	අයදුම්පත් භාරදීම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය
01	භාෂා විගණනය	600,000	660,720	110.12%
02	රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි විමර්ශනය	100,000	18,300	18.3%
03	රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීම.	2,150,000	1,560,540	72.58%
04	භාෂා ප්‍රවර්ධන වැඩසටහන්	900,000	129,826	14.43%
05	පාසැල් භාෂා කව සඳහා පහසුකම් සැපයීම.	550,000	410,965	74.72%
	එකතුව	4,300,000	2,780,351	64.66%

06.ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ එහි ප්‍රගතිය

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය

හැඳින්වීම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ත්‍රේත භාෂා සංකල්පය ක්‍රියාවට නැංවීමේ අරමුණින් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් 2007 අංක 26 දරණ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන පනත අනුව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය ප්‍රතිස්ථාපනය කර ඇත.

ආරම්භයේදී එනම් 2007 නොවැම්බර් මස පළමුවැනි දින සිට මෙම ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැණුනු අතර ආයතනය එම අමාත්‍යාංශය පිහිටි, කොළඹ 03 ගාලු පාරේ අංක 310 යන ස්ථානයේ පවත්වාගෙන යන ලදී. 2010 අප්‍රේල් මස 25 වෙනි දින සිට අමාත්‍යාංශය ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය වශයෙන් නාම ගත කරන ලද අතර, මෙම ආයතනය එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතරට එක් විය.

2011 නොවැම්බර් 15 දින සිට ආයතනයේ ප්‍රධාන කාර්යාලය අංක 155/A, කාසල් වීදිය, කොළඹ 08 යන ස්ථානයේ පවත්වාගෙන ගිය අතර 2013 සැප්තැම්බර් මස 03 වෙනි දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා දෙවන මහල, ගොඩනැගිලි අංක 09, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 07 යන ස්ථානයේ පවත්වාගෙන යන ලදී. වර්තමානයේ ආයතනය අංක 40, බුත්ගමුව පාර, රාජගිරිය යන ස්ථානයේ පවත්වා ගෙනයනු ලැබේ. මේ වන විට ආයතනය තම කාර්යමණ්ඩලය වඩාත් පුළුල් කරමින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් හා පුහුණු පාඨමාලා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් පවතී. ඒවා අතරින් පහත සඳහන් වැඩසටහන් ප්‍රධාන වේ.

- සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන් වලට අදාල විෂය නිර්දේශ පිළියෙල කිරීම.
- සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම.
- දෙවන භාෂාව ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ දෙවන භාෂාව ඉගැන්වීම පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව ක්‍රියාත්මක කිරීම.
- ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- සම්පත් දායකයින් සඳහා පසු විපරම් සහ නියාමන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- භාෂා පරිවර්තනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා / ඩිප්ලෝමා පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
- රාජ්‍ය නිලධාරීන් සඳහා අර්ධ කාලීන දෙවන භාෂා පුහුණු පාඨමාලා (I මට්ටම, II මට්ටම, III මට්ටම සහ IV මට්ටම) ක්‍රියාත්මක කිරීම
- රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 නේවාසික / නේවාසික නොවන කෙටි කාලීන පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
- ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
- අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන් සඳහා සීමාවාසික කාලය තුළ දී කෙටිකාලීන දෙවන භාෂා පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම. (වෛද්‍යවරුන්, පරිපාලන සේවයේ නිලධාරීන් සහ අනෙකුත් වෘත්තිකයන් සඳහා)
- දීප ව්‍යාප්තව ගුවන්විදුලි නාලිකා 08 ක් මගින් භාෂා පුහුණු වැඩසටහන් ප්‍රචාරණය කිරීම.

ආයතනය මගින් සංවිධානය කරනු ලබන නේවාසික පාඨමාලා රාශියක් ගලේවත්ත, අගලවත්ත පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කරනු ලැබේ. රමණීය භූමි භාගයක පිහිටි මෙම පුහුණු ආයතනය පුහුණුවන්නන් 250ට පමණ එකවර සහභාගී වියහැකි දේශන ශාලාවකින් ද 30 දෙනෙකුට සහභාගී විය හැකි භාෂා විද්‍යාගාරයකින් ද 60 දෙනෙකුට නවාතැන් පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාරයකින් හා පුස්තකාලකින් ද සමන්විත වේ.

ඉහතින් සඳහන් කරන ලද පාඨමාලා දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවීණ සම්පත්දායක මණ්ඩලයක දායකත්වය ලබා ගන්නා අතර ආයතනයේ කාර්ය මණ්ඩලයද ඒ සඳහා ඉමහත් කැපවීමකින් යුතුව කටයුතු කරනු ලබයි.

දැක්ම

ජාතික භාෂා පුහුණුව තුළින් ශ්‍රී ලාංකේය ජනතාව අතර සාමය සහ සහජීවනය වර්ධනය කිරීම.

මෙහෙවර

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස භාෂා අධ්‍යාපන සහ පුහුණුව සඳහා ඉතා භාෂා දැනුම් සම්පාදන කේන්ද්‍රස්ථානය ලෙසින් කටයුතු කිරීම.

අරමුණු

- සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ දැනුම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නන් යම් තැනැත්තෙක් ද එවැනි තැනැත්තන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහි කිරීම.
- ලිඛිත නීතියකින් පිහිටුවන ලද ජාතික භාෂා පරිවර්තක සේවයෙන් පත් කළ යුතු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවල නිපුණතාවයන් ඇති පරිවර්තකයින් සහ භාෂණ පරිවර්තකයින් බිහිකිරීම.
- සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් භාෂා ගුරුවරුන්, භාෂා පරිවර්තකයින් සහ භාෂණ පරිවර්තකයින් පුහුණු කිරීමට සුදුසුකම් ලත් ගුරුවරුන් බිහිකිරීම.
- මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ඉතා භාෂා හැකියාවැති තැනැත්තන් පුහුණු කිරීම.

ආයතනයේ කාර්යය භාරය

- සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන් හට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ තැනැත්තන් බිහි කිරීම සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පිළිබඳ දීර්ඝ පුහුණුවක් ලබා දීම.
- ආයතනයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පර්යේෂණ සහ අධ්‍යයනවල ප්‍රතිඵල භාවිතා කිරීමේ අරමුණු ඇතිව භාෂා පුහුණු කිරීමට අදාළව පවතින ගැටලු පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන පැවැත්වීම.
- සුදුසු තැනැත්තන් හට භාෂා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම සහ ඒ පුහුණුවීම සහ අධ්‍යාපනය සම්පූර්ණ කරන සාර්ථක අපේක්ෂකයන්ට සහතික පත් සහ ඩිප්ලෝමා ප්‍රදානය කිරීම.
- භාෂා ඉගැන්වීම කරගෙන යාමට පුහුණු පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පිහිටුවීම.
- භාෂාවන්ට අදාළ කාරණා පිළිබඳ තොරතුරු තැන්පත් කර තබන ස්ථානයක් පිහිටුවීම.
- භාෂා පරිවර්තකයින්, භාෂණ පරිවර්තකයින් සහ ලඝුලේඛකයින් යනාදි වශයෙන් විශේෂ කාරණා ඩිවිෂන්ට අයත් තැනැත්තන් සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් විශේෂිත භාෂා පුහුණු පාඨමාලා පැවැත්වීම.
- අවශ්‍ය යැයි පෙනී යන අවස්ථාවලදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවල තත්ත්වය වැඩි දියුණු කිරීම සහ ඒවාට කළ යුතු වෙනස්කම් පිළිබඳ අදාළ අධිකාරියට නිර්දේශ ඉදිරිපත් කිරීම, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා සහ විදේශීය භාෂා පිළිබඳ භාෂාමය පර්යේෂණ කටයුතු කර ගෙන යාම, ඒවාට සහය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම.

ආයතනයෙහි ඉහතින් සඳහන් කරන ලද පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා අදාළ සියලු තීරණයන් කළමනාකරණ මණ්ඩලය විසින් ගනු ලබන අතර ආයතනයේ අධ්‍යයන කටයුතු වලට අධ්‍යයන මණ්ඩලය විවිධ අයුරින් සහය දක්වයි. උපදේශක සභාව මගින් ආයතනයේ වර්ධනය උදෙසා ගනු ලබන පියවරවල් වල ඵලදායකත්වය පිළිබඳ ආයතනයට උපදෙස් ලබා දීමත් ආයතනයට අදාළ ගැටළු සහ ආයතනයේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දීමත් සිදු කරයි.

ජාතික භාෂා අධ්‍යාපන ආයතනය මගින් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද විවිධ පුහුණු පාඨමාලා සහ වැඩසටහන්

විෂය මාලා සංවර්ධනය කිරීම

2016 මැයි 15 දින විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනයන්හි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් බුද්ධි කලමිඛන වැඩසටහනක් පවත්වන ලදී. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති මෙම වැඩසටහන සඳහා 24 දෙනෙකු සහභාගී වූ අතර ඒ සඳහා රු.124,804 ක මුදලක් වැය විය. එහිදී අප ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ විෂය මාලා සහ මොඩියුල සැකසීම සඳහා පහත සඳහන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී.

- මහාචාර්ය අශෝක ප්‍රේමරත්න මහතා -කැලණිය විශ්ව විද්‍යාලය
- මහාචාර්ය ඩබ්. එම්.විජේරත්න මහතා -කැලණිය විශ්ව විද්‍යාලය
- මහාචාර්ය ජේ. එස්. යෝගරාජා මහතා -කැලණිය විශ්ව විද්‍යාලය
- මහාචාර්ය එම්. කේ. කරුණානිති මහතා -කොළඹ විශ්ව විද්‍යාලය
- මහාචාර්ය රත්නසිරි අරංගල මහතා - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ඉහත මහාචාර්යවරුන් විසින් කමිටු රැස්වීමක් 10 තුළදී දෙවන භාෂාව ඉගැන්වීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය සහ මොඩියුල සකස් කරන ලද අතර ඒ සඳහා රු.190,589 ක මුදලක් වැය විය. දෙවන භාෂාව ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය කමිටු රැස්වීම් 06ක් තුළදී පිළියෙල කරන ලද අතර ඒ සඳහා රු.102,111.15 ක මුදලක් වැයවිය. මේ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ අධිරදන් මහතාගේ සම්පත් දායකත්වය ද ලබා ගන්නා ලදී. එසේම දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීම් වාර 03ක් පවත්වා ඇති අතර ඒ සඳහා රු. 525,226 ක් වැයවන ලදී

දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

සිංහල/ දෙමළ භාෂා ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීමේ ආරම්භක පියවර ලෙස 2016 වර්ෂයේ දී මෙම වැඩසටහන හදුන්වා දෙන ලදී.

2016 වසර තුළදී සිංහල මාධ්‍යයෙන් හා දෙමළ මාධ්‍යයෙන් පාඨමාලා දෙක බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ද සිංහල මාධ්‍යයෙන් පාඨමාලා 02ක් පමණක් පවත්වන ලදී.

2016 වර්ෂය තුළ දී ක්‍රියාත්මක කරන ලද දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා.

අ/අ	ස්ථානය	ආරම්භක දිනය	අවසන් දිනය	වූ සහභාගීත්වය	වියදම (රුපියල්)
01	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016/11/01	2016/11/16	52	705,969.83
02	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016/11/27	2016/12/16	49	675,735.93

ඉහත වගුවට අනුව මෙම වැඩසටහන් දෙක තුළදී සිංහල මාධ්‍යයෙන් 101 දෙනෙකු සඳහා පුහුණුව ලබා දීමට හැකිවූ අතර . ඒ සඳහා රු.1,381,705.76 මුදලක් වැයකරන ලදී. ඊට අදාළ දැන්වීම් පලකිරීම සඳහා රු.144,235.17ක මුදලක් වැය විය.



ගුරුවරුන් සඳහා පසු විපරම් හා නියාමන වැඩසටහන්

දෙවන භාෂා උගන්වන ගුරුවරුන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව දින දෙකක වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 2016 වර්ෂය තුළ පසු විපරම් හා නියාමන වැඩසටහන් 08ක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා රු.1,450,000ක මුදලක් වෙන් කරන ලදී.

2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද පසු විපරම් සහ නියාමන වැඩසටහන්

අ/අ	ස්ථානය	දිනය	සහභාගීත්වය	වියදම (රුපියල්)
01	පුහුණු මධ්‍යස්ථානය -අගලවත්ත	2016.03.27/28	66	163,532.75
02	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.06.14/15	66	134,921.28
03/04	ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය - පුලතිසිපුර, (කණ්ඩායම් 02)	2016.07.26/27	121	229,494.93
05	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.08.10/11	64	138,285.00
06	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.12.29/30	43	119,851.39

ඉහත වගුවට අනුව 2016 වර්ෂය තුළ ගුරුවරුන් සඳහා පසු විපරම් හා නියාමන වැඩසටහන් 06ක් පවත්වා ඇති අතර ඒ සඳහා ගුරුවරුන් 360 දෙනෙකු සහභාගී වී ඇත. මේ සඳහා රු.786,085.35 ක , මුදලක් වැය වී ඇත.

ගුරු පුහුණු වැඩසටහන්

ආයතනය මගින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන භාෂා පුහුණු පාඨමාලාවල ඉගැන්වීමට සුදුසුකම් ලබන්නේ දින 05 නේවාසික ගුරු පුහුණු වැඩසටහනට සහභාගීවී ඉන් සමත්වන ගුරුවරුන් පමණි. මෙම ගුරුවරුන් හඳුනාගැනීමට බැඳුණු ආවර්ජිත සහභාගීත්ව හා ඉගැන්වීම් ක්‍රියාවලිය (Participatory Reflective Heart Holding Teaching Process) උපයෝගී කරගනිමින් ඉගැන්වීම් කටයුතුවල නිරතවේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් හට දෙවන භාෂාව ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහිකිරීමත් සාමාන්‍ය ප්‍රජාවට භාෂා ප්‍රවීණතාවය ලබා දීමට හැකි ගුරු මණ්ඩලයක් බිහි කිරීමත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමෙහි අරමුණයි.

මෙම වැඩසටහන සඳහා පාඨමාලා ලාභීන්ගෙන් මුදල් අයකරනු ලබනු ඇතර 2016 වසර තුළ මෙවැනි වැඩසටහන් 04 ක් පවත්වා ඇත. ඉන් එක් පාඨමාලාවක් නොමිලේ පවත්වන ලදී.

2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ගුරු පුහුණු පාඨමාලා.

අ/අ	ස්ථානය	දිනය	සහභාගීත්වය	වියදම (රුපියල්)
01	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.02.08-12	44	237,605.00
02	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.03.09-13	27	135,000.00
03	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.07.31-08.04	51	133,785.00
04	පුහුණු මධ්‍යස්ථානය - අගලවත්ත	2016.12.19-23	69	256,360.77

ඉහත වගුවට අනුව 2016 වර්ෂය තුළ ගුරු පුහුණු වැඩසටහන් 04 ක් පවත්වන ලද අතර එහිදී 191 දෙනෙකු සඳහා පුහුණුව ලබා දී ඇත. මේ සඳහා රු. 762,750.77 ක මුදලක් වැය කරන ලදී.

රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය විසින් රාජ්‍ය නිලධාරීන් ද්වි භාෂාවෙන් බල ගැන්වීම පිණිස අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් සේවා ස්ථාන මට්ටමින් සංවිධානය කරනු ලබන අතර සතියකට පැය 04 ක් හෝ 06 ක් ආවරණය වන පරිදි නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොවන අයුරින් ක්‍රියාත්මක කරනු ලබයි. සිංහල සහ දෙමළ අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා I, II , III,IV , යනුවෙන් මට්ටම් හතරකට බෙදා වෙන්කර ඇති අතර I මට්ටම මගින් පැය 250 ක්, II මට්ටම මගින් පැය 200 ක්, III මට්ටම මගින් පැය 150 ක් සහ IV මට්ටම මගින් පැය 100 ක්ද ආවරණය කරනු ලබයි. රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂා ප්‍රවීණතාවය ලබාදීම මගින් රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමත් මෙම පාඨමාලා ක්‍රියාත්මක කිරීමේ අරමුණයි.

ඒ අනුව 2016 වර්ෂයේදී I මට්ටම පාඨමාලා 10 , II මට්ටම පාඨමාලා 61ක්, III මට්ටම පාඨමාලා 60ක් සහ IV මට්ටමින් පාඨමාලා 13ක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් 11,436,000 කි.

2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලා.

මට්ටම	සිංහල භාෂා පාඨමාලා ගණන	පාඨමාලාලාභීන් ගණන	මට්ටම	දෙමළ භාෂා පාඨමාලා ගණන	පාඨමාලාලාභීන් ගණන
I මට්ටම	03	117	I මට්ටම	05	146
II මට්ටම	12	440	II මට්ටම	47	2075
III මට්ටම	10	424	III මට්ටම	49	1690
IV මට්ටම	—	—	IV මට්ටම	13	555
එකතුව	25	981	එකතුව	114	4466

ඉහත වගුවට අනුව 2016 වර්ෂය තුළ පාඨමාලා 139 තුළින් රාජ්‍ය නිලධාරීන් 5447 දෙනෙකු සඳහා භාෂා පුහුණුව ලබාදීම සඳහා පහසුකම් සපයා ඇත. මේ සඳහා රු.9,496,300 ක මුදලක් වැයවී ඇත.

දින 12 නේවාසික නොවන සිංහල/දෙමළ හා ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය විසින් අර්ධ කාලීන භාෂා පුහුණු පාඨමාලාවලට සම්බන්ධ වීමට අපහසු රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12 ක කෙටිකාලීන භාෂා පුහුණු පාඨමාලා සංවිධානය කරනු ලබයි. සංස්කෘතික හා සමාජ ඒකාබද්ධතාව උදෙසා මානව දයාවෙන් හා සහජීවනයෙන් පිරිපුන් රාජ්‍ය නිලධාරීන් නිර්මාණය කිරීමට ආයතනය ගන්නා අග්‍රගන්‍ය උත්සාහයක් ලෙස මෙම දින 12 කෙටි කාලීන භාෂා පුහුණු පාඨමාලාව හැඳින්විය හැකිය. මෙම පාඨමාලාවට සම්බන්ධවන නිලධාරීන් දින 12ක් අඛණ්ඩව සහභාගිවිය යුතු අතර පාඨමාලාව අවසානයේ පවත්වනු ලබන විධිමත් ලිඛිත හා වාචික ඇගයීම මත සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබේ.

ඒ අනුව 2016 වර්ෂය තුළ දින 12 නේවාසික නොවන පාඨමාලා 24 ක් පැවැත්වීමට සැලසුම් කරන ලද අතර ඒ සඳහා වෙන් කරන ලද මුදල රු .3,273,600/= කි. මින් වැඩසටහන් 03ක් විශේෂ ඉල්ලීම් මත සාමාන්‍ය ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී.

2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද දින 12 නේවාසික නොවන පාඨමාලා.

අ/අ	ස්ථානය	ආරම්භක දිනය	අවසන් වූ දිනය	භාෂාව	සහභාගීත්වය	වියදම (රුපියල්)
1	තමන්කඩුව ප්‍රා.ලේ. කාර්යාලය	2016/07/12	2016/07/25	දෙමළ	51	121,464.76
2	පොලොන්නරුව මහ රෝහල	2016/07/13	2016/07/25	දෙමළ	87	129,748.05
3	දිඹුලාගල ප්‍රා.ලේ. කාර්යාලය	2016/07/14	2016/07/27	දෙමළ	32	101,073.11
4	කෑගල්ල ප්‍රා.ලේ. කාර්යාලය	2016/11/01	2016/11/17	දෙමළ	73	112,166.41
5	රුවන්වැල්ල ප්‍රා. ලේ. කාර්යාලය	2016/11/17	2016/11/28	දෙමළ	114	110,536.41
6	තවලම ප්‍රා.ලේ කාර්යාලය	2016/11/15	2016/12/22	දෙමළ	57	103,892.20
7	ඇල්පිටිය ප්‍රා. ලේ.කාර්යාලය	2016/11/22	2016/12/19	දෙමළ	48	94,452.20
8	බදුල්ල දි.ලේ කාර්යාලය	2016/11/11	2016/11/24	දෙමළ	105	118,822.20
9	මාතර - සහජීවන පදනම	2016/11/17	2016/12/01	දෙමළ	72	110,752.20
10	අතුරලිය ප්‍රා. ලේ. කාර්යාලය	2016/11/15	2016/11/30	දෙමළ	38	92,185.20
11	ගම්පොල ප්‍රා. ලේ. කාර්යාලය	2016/11/15	2016/11/27	දෙමළ	77	97,581.83
12	ආරච්චිකටුව ප්‍රා.ලේ කාර්යාලය	2016/11/18	2016/11/29	දෙමළ	106	120,308.74
13	කුරුණෑගල ප්‍රා.ලේ කාර්යාලය	2016/11/05	2016/11/16	දෙමළ	92	97,412.20
14	ගම්පහ ප්‍රා.ලේ. කාර්යාලය	2016/11/15	2016/11/27	දෙමළ	85	118,085.00
15	නොව්වියාගම ප්‍රා.ලේ. කාර්යාලය	2016/11/03	2016/11/14	දෙමළ	68	116,324.91

16	කැබිනිගොල්ලුව ප්‍රා.ලේ.කාර්යාලය	2016/11/07	2016/11/18	දෙමළ	84	118,474.91
17	වැලිකන්ද ප්‍රා.ලේ කාර්යාලය	2016/12/02	2016/12/12	දෙමළ	67	108,579.60
18	තමන්කඩුව ප්‍රා.ලේ. කාර්යාලය	2016/12/03	2016/12/14	දෙමළ	115	134,859.60
19	උකුවෙල ප්‍රා. ලේ. කාර්යාලය	2016/11/21	2016/12/08	දෙමළ	110	96,927.20
20	මොණරාගල දි.ලේ කාර්යාලය	2016/12/01	2016/12/12	දෙමළ	54	109,212.20
21	රත්නපුර ප්‍රා. ලේ. කාර්යාලය	2016/12/08	2016/12/22	දෙමළ	57	121,408.86
22	කැලණිය ප්‍රා. ලේ. කාර්යාලය	2016/12/05	2016/12/16	දෙමළ	26	53,427.22
23	සාමාන්‍ය ප්‍රජාව සඳහා වන සිංහල භාෂා පුහුණු පාඨමාලාව	2016/12/14	2016/12/25	සිංහල	79	122,197.80
24	සාමාන්‍ය ප්‍රජාව සඳහා වන ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව	2016/12/15	2016/12/27	ඉංග්‍රීසි	64	116,797.80
25	සාමාන්‍ය ප්‍රජාව සඳහා වන දෙමළ භාෂා පුහුණු පාඨමාලාව	2016/12/19	2016/12/30	දෙමළ	39	73,770.00

ඉහත වගුවට අනුව 2016 වර්ෂය තුළ දින 12 නේවාසික නොවන භාෂා පුහුණු වැඩසටහන් 22ක් තුළින් රාජ්‍ය නිලධාරීන් 1618 දෙනෙකු සඳහා භාෂා පුහුණුව ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා රු.2,387,695.01ක මුදලක් වැයවී ඇත. එමෙන්ම සාමාන්‍ය ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කරන ලද භාෂා පුහුණු පාඨමාලා 03 මගින් 182 දෙනෙකු සඳහා භාෂා පුහුණුව ලබාදී ඇති අතර ඊට වැය කර ඇති මුදල රු. 312,765.60 කි.

දත්තවනම් උගන්වන්න දත්තැත්තම් ඉගෙනගන්න:- සිංහල දෙමළ ඉගැන්වීමේ ගුවන්විදුලි වැඩසටහන

සිංහල දෙමළ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා 2016 වර්ෂයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවය, දෙමළ සේවය, රුහුණු , රජරට, කැන්ඩි, පලාලි, පිරෙරෙයි හා වයඹ යන ප්‍රාදේශීය සේවා 06 ක් ඔස්සේ විකාශය කරන ලදී. 2016 වර්ෂය තුළ මේ සඳහා රු.5,036,100 ක මුදලක් වෙන් කරන ලද අතර 2016 වර්ෂය සඳහා රු.4,759,100 ක මුදලක් වැයවී ඇත.

රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන භාෂා අත්දැකීම් ප්‍රතිපෝෂණය කිරීමේ වැඩසටහන්

ජනපති නිලමෙහෙවර ජංගම සේවාවට සමගාමීව උතුරුමැද පළාත තුළ සිටින රාජ්‍ය නිලධාරීන්ගේ දෙවන භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. 2016 වර්ෂය තුළ මෙවැනි වැඩසටහන් 01 ක් පවත්වා ඇති අතර ඒ සඳහා රු.108, 519.39මුදලක් වැයවී ඇති අතර ආයතනයේ ඉපයීම් මගින් මෙම වියදම සිදු කරන ලදී.

2016 වසර තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක කරන ලද දැනුම අළුත් කිරීමේ වැඩසටහන්.

අ/අ	ස්ථානය	ආරම්භක දිනය	අවසන් වූ දිනය	සහභාගීත්වය	වියදම (රුපියල්)
01	ප්‍රතිභා ශාලාව - මනම්පිටිය (තමන්කඩුව ප්‍රා: ලේ: කා:)	2016/07/22	2016/07/23	275	108,519.39

දෙවන භාෂා කඳවුරු

ජනපති නිල මෙහෙවර ජංගම සේවාවට සමගාමීව පාසල් සිසු සිසුවියන්ගේ දෙවන භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දින 01 ක වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා රු.97,977.44ක මුදලක් වැය කරන ලද අතර ඒ සඳහා ආයතනයේ ඉපයීම් මගින් මුදල් යොදවන ලදී.

2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද දෙවන භාෂා කඳවුරු.

අ/අ	ස්ථානය	දිනය	සහභාගීත්වය	වියදම (රුපියල්)
01	ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය පුලතිසිපුර	2016/07/28	154	97,977.44

වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද පැය 150 නේවාසික සිංහල /දෙමළ භාෂා පුහුණු පාඨමාලා

වෛද්‍යවෘත්තීය සඳහා අළුතින් පත්වීම් ලබන වෛද්‍ය නිලධාරීන් සඳහා ඔවුන්ගේ සීමාවාසික කාලසීමාව තුළදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. දින 11 ක් පුරාවට නේවාසිකව මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර එම පාඨමාලාවෙන් සමත්වන නිලධාරීන් භාෂා ප්‍රවීණතා විභාගයෙන් නිදහස් කරනු ලැබේ.

2016 වර්ෂය තුළ වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද පාඨමාලා

අ/අ	ස්ථානය	ආරම්භක දිනය	අවසන් වූ දිනය	සහභාගීත්වය	වියදම (රුපියල්)
1	පුහුණු මධ්‍යස්ථානය අගලවත්ත	2016/01/12	2016/01/22	58	545,355.14
2	පුහුණු මධ්‍යස්ථානය අගලවත්ත	2016/01/25	2016/02/04	88	827,435.59
3	පුහුණු මධ්‍යස්ථානය අගලවත්ත	2016/03/29	2016/04/08	85	799,227.36
4	පුහුණු මධ්‍යස්ථානය අගලවත්ත	2016/08/14	2016/08/24	81	753,216.51
5	පුහුණු මධ්‍යස්ථානය අගලවත්ත	2016/09/01	2016/09/11	87	802,126.19
6	පුහුණු මධ්‍යස්ථානය අගලවත්ත	2016/09/14	2016/09/24	88	827,435.39

2016 වර්ෂය තුළ මෙම වැඩසටහන් 06ක් පවත්වන ලද අතර වෛද්‍යවරුන් 487 දෙනෙකුට දෙවන භාෂා පුහුණුව ලබා දෙන ලදී. මේ සඳහා රු: 4,554,796.18 ක මුදලක් වැය කර ඇත



ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා පවත්වනු ලබන පුහුණු හා ශක්‍යතා වැඩසටහන් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ කාර්ය මණ්ඩලයෙහි ධාරිතාව ගොඩනැංවීම සඳහා ආයතනය විසින් විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සඳහා අවස්ථාව ලැබෙන පරිදි වෙනත් ආයතන වලට නිලධාරීන් යොමු කරනු ලැබේ. මෙම පුහුණු වැඩසටහන් මගින් කාර්ය මණ්ඩලය සඳහා මගපෙන්වීමක් මෙන්ම පෞරුෂත්වය වර්ධනයට අවශ්‍ය අත්වැලක් ලබා දෙයි. මේ සඳහා 2016 වර්ෂය තුළදී රු.500,000 ක මුදලක් වෙන් කරන ලද අතර එම වසර තුළදී රු.249,600ක මුදලක් වැය කර ඇත.


2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල සාරාංශය

අ/අ	වැඩසටහන	භෞතික නිමවුම	
		වැඩසටහන් ගණන	නිමැවුම
01	විෂය මාලා සංවර්ධන හා සැලසුම් සැසි	02	24
02	දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය සැකසීම	10	විෂය නිර්දේශ - 01 මොඩියුල - 04
03	දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය පිළියෙල කිරීම	06	විෂය නිර්දේශ 01
04	දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව	02	101
05	පසුවිපරම් හා නියාමන වැඩසටහන්/ගුරුවරුන් නැවත පුහුණු කිරීමේ වැඩසටහන්	06	360
06	ගුරු පුහුණු පාඨමාලා (දින 5)	04	191
07	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන අර්ධකාලීන භාෂා පුහුණු පාඨමාලා (සිංහල/දෙමළ)		
	I මට්ටම	පැය 1459	පැය 555
	II මට්ටම	පැය 9319.5	පැය 2114
	III මට්ටම	පැය 7644.6	පැය 2515
	IV මට්ටම	පැය 1299	පැය 263
08	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන දින 12 නේවාසික නොවන භාෂා පුහුණු පාඨමාලා	25	1800
09	ගුවන්විදුලි වැඩසටහන	35	35
10	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන භාෂා අත්දැකීම් ප්‍රතිපෝෂණය කිරීමේ වැඩසටහන්	01	275
11	පාසල් සිසු සිසුවියන් සඳහා පවත්වනු ලබන භාෂා කඳවුරු	01	154
12	කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන්	16	—
13	වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද පැය 150 නේවාසික සිංහල දෙමළ භාෂා පුහුණු පාඨමාලා	06	487

2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල මූල්‍ය සාරාංශය

අ/අ	වැඩසටහන	මූල්‍ය ප්‍රගතිය	
		වැඩසටහන් ගණන	වියදම (රුපියල්)
01	විෂය මාලා සංවර්ධන හා සැලසුම් සැසි	02	257,658.00
02	දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය සැකසීම	10	138,500.00
03	දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය පිළියෙල කිරීම	06	102,116.65
04	දෙවන භාෂා ඉගැන්වීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව	02	1,525,940.93
05	පසු විපරම් හා නියාමන වැඩසටහන් /ගුරුවරු නැවත පුහුණු කිරීමේ වැඩසටහන්	06	786,085.35
06	ගුරු පුහුණු පාඨමාලා (දින 5)	04	762,750.77
07	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන අර්ධකාලීන භාෂා පුහුණු පාඨමාලා (සිංහල/දෙමළ)		
	Iමට්ටම	පැය 1459	989,500.00
	IIමට්ටම	පැය 9319.5	4,759,100.00
	IIIමට්ටම	පැය 7644.6	3,199,100.00
	IVමට්ටම	පැය 1299	548,600.00
08	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන දින 12 නේවාසික නොවන භාෂා පුහුණු පාඨමාලා	25	2,700,460.61
09	ගුවන්විදුලි වැඩසටහන	36	5,327,730.31
10	රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වනු ලබන භාෂා අත්දැකීම් ප්‍රතිපෝෂණය කිරීමේ වැඩසටහන්	01	108,519.39
11	පාසල් සිසු සිසුවියන් සඳහා පවත්වනු ලබන භාෂා කඳවුරු	01	97,977.44
12	කාර්යමණ්ඩල පුහුණු වැඩසටහන්	16	249,600.00
13	වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද පැය 150 නේවාසික සිංහල දෙමළ භාෂා පුහුණු පාඨමාලා	06	4,554,795.90
14	යටිතල පහසුකම් සංවර්ධනය		12,000,000.00
15	කාර්යාල උපකරණ මිලදී ගැනීම		2,053,100.00
	මුළු මුදල		40,161,535.35

ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය



අනු අංකය	විස්තරය	අදාළ වියදම (රු.)	සත්‍ය වියදම (රු.)	ප්‍රතිශතය
01	සැලසුම් සැසි පැවැත්වීම.	310,000	257,658	83.11%
02	විෂය මාලා සංවර්ධනය.	600,000	379,117	63.19%
03	ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම.	4,250,000	2,568,387	60.43%
04	රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම.	19,745,700	17,524,490	88.75%
05	ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම.	14,594,300	14,053,100	96.29%
06	කාර්ය මණ්ඩලය සඳහා ධාරිතා වර්ධන වැඩසටහන්.	500,000	249,600	49.92%
	එකතුව	40,000,000	35,032,352	87.58%

07.රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

07. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

හැඳින්වීම

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය නොවන සංවිධාන වල සම්පත් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමෙන් ඔවුන් මේ රටේ ජාතික සංවර්ධනයේ හවුල් කරුවන් කර වීම.

පරමාර්ථ

- නිත්‍යානුකූලව පිළිගනු ලැබූ රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබෙන සම්පත් රටේ නීතිමය හා ප්‍රතිපත්ති රාමුව තුළ ප්‍රශස්ත ලෙස මහජන ප්‍රයෝජනය පිණිස යොදා ගැනෙන බව තහවුරු කිරීම.
- පීඩාවට පත් පාර්ශවයන්ට උදව් කිරීම සඳහා හා සංවර්ධන ක්‍රියාවලියට ස්වේච්ඡාවෙන් සහභාගිවීම සඳහා දේශීය හා විදේශීය ජන සමූහයන්ට හිතකර පරිසරයක් සකස් කිරීම.

උපායමාර්ග

රාජ්‍ය මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ප්‍රතිලාභීන් වෙත සේවා සැපයීමට රාජ්‍ය නොවන සංවිධාන ආදේශක සේවා සපයන්නන් ලෙස පිළිගැනීමේ උපායමාර්ගය

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රධාන අංශ

ඉහත සඳහන් අරමුණු ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ සියලුම ක්‍රියාකාරකම් පහත සඳහන් අංශ යටතේ සංවිධානය කර ඇත.

- රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා විමර්ශන අංශය
- රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය හා සුපරීක්ෂණ අංශය
- පහසුකම් හා සේවා සැපයීමේ අංශය
- ආයතන අංශය

08. අමාත්‍යාංශය යටතේ පවතින විදේශ ආධාර ව්‍යාපෘති

8.1 සමාජ පරිවර්තන සහ ඒකාබද්ධතා ව්‍යාපෘති සඳහා පහසු කරණය (FLICT)

හැඳින්වීම

ජර්මානු රජයේ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යාංශය(BMZ) වෙනුවෙන් ජර්මානු සංවර්ධන සහයෝගීතා ආයතනය (GIZ), සමාජ ඒකාබද්ධතාවය සහ පරිවර්තන උදෙසා පහසු කරණය ව්‍යාපෘතිය(FLICT) මගින් ශ්‍රී ලංකාවේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය හා එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතියේ හවුල්කාර අමාත්‍යාංශය වශයෙන් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය කටයුතු කරයි. රාජ්‍ය හා සිවිල් සමාජ සංවිධාන අතර, සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමට හා පුරවැසි සහභාගීත්වය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින්, FLICT ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට සහාය දක්වයි.

ජාතික මට්ටමෙන් : පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සමග FLICT ව්‍යාපෘතිය කටයුතු කරනු ලබයි.

ප්‍රාදේශීය මට්ටමෙන්:FLICT ව්‍යාපෘතිය, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා සමග සම්බන්ධීකරණයෙන් හා තෝරා ගන්නා ලද ප්‍රජා මූලික සංවිධාන සමග එක්ව අම්පාර, බදුල්ල, ගාල්ල, මූලතිව් සහ පුත්තලම යන නියමු දිස්ත්‍රික්ක 05 තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉටු කරනු ලබයි.

2017 මාර්තු අග භාගයේදී අවසන් කිරීමට නියමිත FLICT ව්‍යාපෘතියේ නව සහ අවසන් අදියර 2014 ජනවාරි ආරම්භ කෙරිණි. මෙම අදියරෙහි අරමුණ වන්නේ “ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව සමාජ ඒකාබද්ධතාවය සඳහා අදාළ මූලිකාංග ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තුළින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම”යි.

මේ තුළින් අපේක්ෂිත ප්‍රතිඵල :

- සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ දැනුම පුළුල් කිරීම.
- සමාජ ඒකාබද්ධතාවය උදෙසා කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ශක්‍යතා වර්ධනය කිරීම.
- ප්‍රාදේශීය අවශ්‍යතා මත පදනම්ව සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම උදෙසා නව ප්‍රවණතා ගොනු කිරීම හා ඒවා දිවයින පුරා ව්‍යාප්ත කිරීම.

උක්ත අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කරගැනීම සඳහා FLICT ආයතනය මූලික ක්ෂේත්‍ර හතරක් යටතේ ක්‍රියාත්මක වේ.

- සමාජ ඒකාබද්ධතාවය සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුව ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නැංවීම
- සමාජ ඒකාබද්ධතාවය සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුව පළාත් පාලන හා ප්‍රජා මට්ටමෙන් ක්‍රියාවට නැංවීම
- සංස්කෘතික හා කලා කටයුතු මගින් සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම
- අධ්‍යයනය හා නව්‍යකරණය තුළින් ශක්‍යතා ප්‍රවර්ධනය කිරීම.

8.2 නීතිය බලාත්මක කිරීම, යුක්ති දාමයට සම ප්‍රවේශය හා සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SELAJSI)

හැඳින්වීම

පූර්වයෙන් ක්‍රියාත්මක වූ “යුක්තිදාමයට සමප්‍රවේශයක්” ව්‍යාපෘතියේ 1 වන හා 2 වන අදියර වෙතින් ලද අත්දැකීම් මත පදනම්ව “නීතිය බලාත්මක කිරීම, යුක්තිදාමයට ප්‍රවේශයන් සමාජ ඒකාබද්ධතාවන් ශක්තිමත් කිරීමේ වැඩසටහන” ගොඩනංවන ලදී. විශේෂයෙන්ම නීති ආධාර, බන්ධනාගාර පරිපාලනය හා ප්‍රලේඛනයන් වෙත ප්‍රවේශය යන අංශයන්ට අදාළ සේවා සැලසීමේ පද්ධතීන් වැඩිදියුණු කිරීම අරමුණු කර ඊට අදාළ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාවලීන් හා යාන්ත්‍රණයන් වෙත පහසුකම් සැලසීම මෙම යුක්තිදාමයට සමප්‍රවේශයක් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලදී. යුක්තිදාමයට අදාළ ආයතනයන් වෙත යොමුවීම සඳහා ඒවා අතර වඩා හොඳින් සම්බන්ධිත ප්‍රවේශ ක්‍රමවේදයක් ඇතිකරනු පිණිස අතීත මට්ටමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිය විසින් සිදුකර ඇත.

මෙම ධනාත්මක ප්‍රතිඵල මත පදනම්ව, යුක්තිදාමයට අදාළව වඩාත් ප්‍රබල ප්‍රතිසංස්කරණ සඳහා හේතුවන පරිදි, මෙම සම්බන්ධීකරණ ඒකකයන් අතුරින් සමහරක් පද්ධතිගතකරමින් හා වැඩිදියුණු කරමින් SELAJSI වැඩසටහන ගොඩනංවනු ලැබ ඇත. අදාළ ක්ෂේත්‍රය තුළ පවත්නා සැලසුම්කරණය පිළිබඳ ආයතනික හැකියාවන් ශක්තිමත්කිරීම මගින්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිදේශ මෙන්ම සමාජ ඒකාබද්ධතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා රජය සතු ශක්‍යතාව වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීම කෙරෙහි වැඩසටහනේ කේන්ද්‍රීය අවධානය යොමුව ඇත.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.

8.2.1 සංවාද, සමාජ ඒකාබද්ධතාවය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රතිපත්තිමය ක්‍රියාකාරකම්හි නිරතවීම සඳහා ප්‍රබල හැකියාවක් ජාතික ආයතනයන් හා කාරකයන් (රාජ්‍ය හා පුරවැසි) සතුව පවතී.

- හඳුනාගත් අවදානම් සහිත සමාජ කණ්ඩායම් වෙත නෛතික ලේඛන ලබා දීම සඳහා ජංගම වැඩසටහන්පැවැත්වීම.
- අගලවත්තේ පිහිටි ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හා කොළඹ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා විද්‍යාගාර දෙකක් පිහිටුවීම.

- සෞඛ්‍ය (රෝහල්), පොලිසිය, ප්‍රාදේශීය රාජ්‍ය බලධාරීන් (ප්‍රාදේශීය ලේකම් කාර්යාල) යන අංශයන් මූලික කරගනිමින්, ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 54 ක භාෂා භාවිතය ඇගයීමේ කාර්ය සම්පූර්ණ කිරීම.

8.02.02 මැනවින් දැනුවත් වූ මහජනතාවක්, විශේෂයෙන්ම සමාජ ඒකාබද්ධතා හා සංහිදියා ක්‍රියාකාරකම් හා බද්ධ වූ තරුණ හා කාන්තා ප්‍රජාවන්.

- සහජීවනය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින්, සංඛ්‍යාත්මකව කුඩා ප්‍රජාවන් පිළිබඳ දිනදර්ශනය සකස් කිරීමට අදාලව 2014 වර්ෂයේදී පැවැත්වූ බලපෑම් ඇගයීම මගින් අනාවරණය කරගත් කරුණු උපයෝගී කරගනිමින් සංඛ්‍යාත්මකව කුඩා ප්‍රජාවන් කෙරෙහි මහජනතාව/පාසල් ළමුන් සංවේදීකරණය කිරීම.
- විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් (උදා. විදි නාට්‍ය තරග, හුවමාරු හා විවාද ආදිය) මගින් ඔවුන් අතර අන්තර්ක්‍රියාවන් හා අවබෝධය සඳහා සහාය ලබා දීම.
- “සහජීවන සංගම්” ලෙස ක්‍රියාත්මකවීම සඳහා, දැනට පවතින “භාෂා සංගම්” වඩාත් ශක්තිමත් කිරීමට හා ක්‍රියාත්මකභාවයට පැමිණවීමට සහාය ලබා දීම.
- සවිබල ගන්වන ලද කාන්තා නායිකාවන් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගැනීම.
- “තරුණයා, සමාජ ඒකාබද්ධතාවය හා පරිවර්තනය සඳහා වෙනසක් සිදුකළ හැකි නියෝජිතයෙකු ලෙස” වැඩසටහන පිළිබඳ පසු විපරම් කටයුතු සිදුකිරීම.
- “තරුණ මාධ්‍ය වේදීන්, සහජීවනය සඳහා වෙනසක් සිදුකළ හැකි නියෝජිතයන් ලෙස” වැඩසටහනට අදාල පසු විපරම් සිදුකිරීම හා හැකි අවස්ථාවන්හිදී ඒ අරභයා ඔවුන් අතර සංවාදයන් පුළුල් කිරීම.

09. මුදල් වෙන් කිරීම

මූල්‍ය ප්‍රකාශනය 2016.12.31 දක්වා

ශීර්ෂ - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය 157
 වැඩසටහන -01 මෙහෙයුම් වැඩසටහන
 ව්‍යාපෘති අංකය හා නාමය -01. අමාත්‍ය කාර්යාලය

2016/12/31 දිනට

වර්ගය/විස්තරය	අවසන් ශුද්ධ ප්‍රතිපාදනය	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන
පුනරාවර්තන වියදම්	24,659,354.00	20,714,334.66	3,945,019.34
පුද්ගල පඩිනඩි	13,100,000.00	12,845,457.20	254,542.80
ගමන් වියදම්	1,000,000.00	437,292.50	562,707.50
සැපයීම්	4,418,160.00	4,028,787.76	389,372.24
නඩත්තු වියදම්	2,373,429.00	1,913,520.39	459,908.61
සේවා	3,767,765.00	1,489,276.81	2,278,488.19
මූලධන වියදම	3,500,000.00	2,980,883.52	519,116.48
මූලධන වත්කම් පුනරුත්ථාපනය	2,000,000.00	1,548,088.98	451,911.02
ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම.	1,500,000.00	1,432,794.54	67,205.46
එකතුව	28,159,354.00	23,695,218.18	4,464,135.82

- ශීර්ෂය - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය 157
- වැඩසටහන -01 මෙහෙයුම් වැඩසටහන
- ව්‍යාපෘති අංකය හා නාමය - 02 පරිපාලන හා ආයතනික සේවා

2016/12/31 දිනට

වර්ගය/විස්තරය	අවසන් ශුද්ධ ප්‍රතිපාදනය	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන
සුනරාවර්තන වියදම්	188,747,574.00	179,811,184.98	8,936,389.02
සුද්ගල පඩිනඩි	58,215,000.00	56,006,149.64	2,208,850.36
ගමන් වියදම්	1,696,800.00	1,395,395.25	301,404.75
සැපයීම්	4,347,194.00	4,339,609.33	7,584.67
නඩත්තු වියදම්	6,200,000.00	6,114,251.79	85,748.21
සේවා	42,588,580.00	41,559,462.28	1,029,117.72
මාරු කිරීම්	75,700,000.00	70,396,316.69	5,303,683.31
මූලධන වියදම්	62,538,597.00	58,355,965.94	4,182,631.06
මූලධන වත්කම්වල පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	2,100,000.00	1,762,696.96	337,303.04
මූලධන වත්කම් අත්පත් කර ගැනීම	1,621,327.00	1,620,554.59	772.41
ධාරිතා වර්ධනය	300,000.00	275,129.00	24,871.00
මාරු කිරීම්	58,517,270.00	54,697,585.39	3,819,684.61
එකතුව	251,286,171.00	238,167,150.92	13,119,020.08

- ශීර්ෂය - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය 157

වැඩසටහන

-01 මෙහෙයුම් වැඩසටහන

ව්‍යාපෘති අංකය හා නාමය

-03 පරිපාලන හා ආයතනික සේවා

2016/12/31 දිනට

වර්ගය/විස්තරය	අවසන් ශුද්ධ ප්‍රතිපාදනය	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන
පුනරාවර්තන වියදම්	148,555,226.00	126,865,813.38	21,689,412.62
පුද්ගල පඩිනඩි	137,600,000.00	118,693,237.00	18,906,763.00
ගමන් වියදම්	4,300,000.00	3,604,675.89	695,324.11
සැපයීම්	1,896,000.00	1,352,974.01	543,025.99
නඩත්තු වියදම්	800,000.00	473,515.02	326,484.98
සේවා	3,259,226.00	2,148,009.17	1,111,216.83
මාරු කිරීම්	700,000	593,402.29	106,597.71
මූල ධන වියදම	142,974,504.00	63,378,430.72	79,596,073.28
මූලධන වත්කම්වල පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	900,000.00	-	900,000.00
මූලධන වත්කම් අත්පත් කර ගැනීම	1,478,673.00	1,010,365.97	468,307.03
ධාරිතා වර්ධනය	700,000.00	630,348.45	69,651.55
ආයෝජන	139,895,831.00	61,737,716.30	78,158,114.70
එකතුව	291,529,730.00	190,244,244.10	101,285,485.90

10. අත්තිකාරම් ගිණුම

අත්තිකාරම් ගිණුම්වල නියමිත සීමාවන්ට එදිරිව සත්‍ය අගයන්

2016.12.31 දිනට අත්තිකාරම් ගිණුමේ ක්‍රියාකාරිත්වය පහත පරිදි වේ.

01. උපරිම වියදම් සීමාව	රු.18,000,000.00
සත්‍ය වියදම	රු.17,438,188.10
02. අවම ලැබීම් සීමාව	රු.6,500,000.00
සත්‍ය ලැබීම්	රු.11,250,948,.71
03. උපරිම හර සීමාව	රු.60,000,000.00
සත්‍ය හර සීමාව	රු.30,099,457.42

11. සමාලෝචනය

සමස්තයක් ලෙස ගෙන බලන විට අමාත්‍යාංශයේ අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කොට ඇති බව සඳහන් කරනුයේ සතුටිනි. එමෙන්ම ගරු අමාත්‍ය මනෝ ගනේසන් මැතිතුමා විසින් ලබා දෙන ලද උපදෙස් සහ මග පෙන්වීම බෙහෙවින් අගය කරමි. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හා ව්‍යාපෘති වල නිලධාරීන් ලබාදුන් සහය ද මෙහිදී සිහිපත් කරනුයේ ස්තූති පූර්වකය.

රන්ජිත් උයන්ගොඩ

ලේකම්

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය

"**தி லக்ஷ்வரீஸ்**" அல் அகாடமிவழி வலிமையை அல் அகாடமி "**இலங்கையர்**" எமது அடையாளம் பன்மைத்துவம் எமது சக்தி

40, இன்ஹூலி பார், ராசகிரி
40, புத்தகமுவ வீதி, இராஜகிரிய
40, Buthgamuwa Road, Rajagiriya